

Ceylon Government Gazette

Published by Authority.

No. 5,772—FRIDAY, MARCH 29, 1901.

PART I.—General: Minutes, Proclamations Appointments, and General Government Notifications.

PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.

PART IV.—Marine and Mercantile.

PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III. — Provincial Administration.

	PAGE		PAGE
Land Sales :—		Land Acquisition Notices ...	494
Western Province ...	471	Land Resumption Notices...	—
Central Province ...	483	Notices under Ordinance No. 1 of 1897...	502 & <i>Suppl.</i>
Northern Province ...	—	Abstracts of Season Reports	498
Southern Province ...	484	Notices under "The Forest Ordinance"	—
Eastern Province ...	—	Sales of Arrack, Opium, and Toll Rents	499
North-Western Province ...	489	Miscellaneous Provincial and District Notices:—	
North-Central Province ...	—	Sales of Salt and Timber	—
Province of Uva ...	—	Notifications of Close Season, Infected Areas, &c.	—
Province of Sabaragamuwa ...	491	Specifications under "The Irrigation Ordinance"	—

LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,115, W. P.

Colonial Secretary's Office,
Colombo, March 15, 1901.

ON Tuesday, April 30, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 9,525. Situation—Ragam pattu of Alutkuru korale south.

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
38	Bollata	Millagahawatta	P. Don Baron Gunaratna	0	2 1	20
47	Do.	Ketakelagahawatta	D. Don Juwanis Appu	6	3 38	20
305	Do.	Laulugahawatta	Solanga Arachchige Don Julis Appu and another	3	0 0	20
339	Do.	Delgahawatta	Modaragamage Don Piloris	0	3 25	20
Preliminary plan 9,285. Situation—Gangaboda pattu, Siyane korale east.						
258	Mandawala	Millagahawatta	W. D. Bandaranayaka Mudaliyar	2	3 19	15
259	Do.	do.	do.	1	0 4	15

471.

C 1

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Upset Price	
				Extent. A. R. P.	per Acre. Rs.
K 664	Godigamuwa	Preliminary plan 10,177. Dematagahawatta	Situation—Palle pattu of Salpiti korale. W. A. Podisinno Appu	0 1 7	30
9110	Eswatta	Preliminary plan 10,607. Godellakele	Situation—Udugaha pattu, Salpiti korale. Wettasinhage Don Hendrick	0 3 21	20
U 745	Do.	Delgahakumbura	Baddehakuruge Babanisa	0 0 27	20
9070	Akarawita	Preliminary plan 10,602. Galpotttekumbura	Situation—Udugaha pattu, Hewagam korale. Dettaragama Carolis	0 0 6	20
8691	Kotalawala	Preliminary plan 6,250. Kaduwelakanatta	Situation—Palle pattu of Hewagam korale. K. A. Don Magris Appu and another	1 0 36	20
G 641	Mawatagama	Preliminary plan 9,971. Ritigahawatta	Situation—Meda pattu of Hewagam korale. D. C. Amarasekera	2 1 19	20
I 53	Kalusgala	Preliminary plan 4,613. Halberiyawatta alias Pelengahawatta	Situation—Udugaha pattu of Hewagam korale. K. P. Hendappu	5 3 28	20
Y 632	Gatahitiyawa	Preliminary plan 4,385. Hikgahawatta	Situation—Ragam pattu of Alutkuru korale south. Christian Naide and others	2 0 26	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,115, W. P.

වර්ෂ 1901 ක්වූ මාර්තු මස 15 වෙනි දින කොළඹ මහසෙනෙවුන්ගේ නිවැසියන්ගේ නව කොට්ඨාසයේ.

විකුණුම් දිනවලට වෙනුවෙන් ආණ්ඩුවේ ඒකකලක්වනාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1901 ක්වූ අප්‍රේල් මස 30 වෙනි දිනවූ අභ්‍යන්තරව දවල් 12ට කොළඹ කවිවෙරිසේදි වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

සිතියම 9,525. පිහිටීම දකුණු අවන්කුරුකෝරලේ රහම්පත්තුව. අක්කර ගන මිල.

නො.	ගම.	ඉඩමේ නම.	තෙහෙව් අයගේ නම.	මහත. අ. රු. ප.	අක්කර ගන මිල.
38	බොල්ලත	මිල්ලතතවත්ත	ප. දෙව් බාරෙන් ගුහරත්ත	0 2 1	20
47	එම	කැවකැලතතවත්ත	ඩී. දෙව් ප්‍රවානිස්අල්පු	6 3 38	20
305	එම	ලාමුළුතතවත්ත	සෝලාන ආරච්චිගේ දෙව් පුලිය අල්පු සහ කෙනෙක්	3 0 0	20
339	එම	දෙල්ලතතවත්ත	මෝදරගමගේ දෙව් පිලෝරිස්	0 3 25	20
258	මන්දවල	මිල්ලතතවත්ත	සිතියම 9,285. ඩී. ඩී. බන්බාරතාසක මුදලි	2 3 19	15
259	එම	එම	එම	1 0 4	15
K 664	ගොඩගොඩුව	සිතියම 10,177. පිහිටීම සල්පිටිකෝරලේ පල්ලේපත්තුව. දෙමට්තතවත්ත	ඩී. ඩී. පොඩිසිංකෝරල්පු	0 1 7	30
9110	ඇස්වත්ත	සිතියම 10,607. පිහිටීම සේවාගමකෝරලේ උඩුගතපත්තුව. ගෙ බැල්ලකැලේ	වැත්තසිංහගේ දෙව් තෙන්නිස්	0 3 21	20
U 745	එම	දෙල්ලතතකුමුර	බද්දේනකුරුගේ බබානිසා	0 0 27	20
9070	අකරවිට	සිතියම 10,602. ගල්පොත්තේකුමුර	දුන්නරගමගේ කරෝලියස්	0 0 6	20
8691	කොහලාවල	සිතියම 6,250. පිහිටීම සේවාගමකෝරලේ පල්ලේපත්තුව. කඩුවෙලතතත්ත	කේ. ඒ. දෙව් ම. ග්‍රිස්අල්පු සහ කෙනෙක්	1 0 36	20
G 641	මාවතගම	සිතියම 9,971. පිහිටීම සේවාගමකෝරලේ මැදපත්තුව. ඊළිගතවත්ත	ඩී. සී. අමරසේකර	2 1 19	20
I 53	කළුඅගල	සිතියම 4,613. පිහිටීම සේවාගමකෝරලේ උඩුගතපත්තුව. ගල්බැරිතවත්ත නො	කොත් පැලගතතවත්ත කේ. පී. ගෙන්දල්පු	5 3 28	20
Y 632	ගලභිච්චාම	සිතියම 4,385. පිහිටීම දකුණු අවන්කුරුකෝරලේ රහම්පත්තුව. හික්කතවත්ත	ක්‍රිස්තියන් නයිදේ සහ තවත්	2 0 26	20

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්චකර්ලක්වනාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ විකුණුම් දිනවලට වෙනුවෙන් ආණ්ඩුවේ ඒකකලක්වනාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමාගත්වහන්සේගේ අභ්‍යවලෙස,
ඩබ්ලිව්. ඩී. ඩේලර්,
වැඩබලන මහසෙනෙවුන්ගේ මහලය.

No. 1,116, W. P.

Colonial Secretary's Office,
Colombo, March 15, 1901.

ON Tuesday, April 30, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 7,177. Situation—Udugaha pattu of Hewagam korale.
Village—Uruwala.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.	Upset Price	
					A. R. P.	per Acre. Rs.
2115	Atwelkandelanda	Crown	Jungle	17 1 26		30
E 298	Atwelkandehena	do.	do.	2 3 28		30
O 297	Malwattulandahena	Godamullege Brampy and another	Encroachment	1 3 37		20
P 297	Do.	Wickrama-arachchige Peduru Appu	do.	7 0 8		20
Q 297	Jambugahakumbura	Rupasinghe Gunawardena Brampy Arachchi	Paddy field	5 2 23		50
2109	Alubogahalanda	Crown	Jungle	0 1 35		30
R 297	Delgahawatta	Wattevidanelage Sinnappu and another	Garden	0 3 15		50
2110	Alubogahalanda	Crown	Jungle	4 2 32		30
S 297	Welipittaniyakumbura	Wattevidanelage Johanis and another	Paddy field	0 3 30		50
T 297	Ululugahakumbura	Lindamulage Peris and another	do.	2 2 2		50
V 297	Dalugahakumbura	Wattevidanelage Deonis and another	do.	0 3 30		50
W 297	Kapurallalagedeniyakumbura	Wattevidanelage Johanis and others	do.	1 1 24		50
X 297	Millagahawatta	Wattevidanelage Johanis and another	Old garden	0 1 4		100
Y 297	Kahatagahawatta	Godamullage Wellun and others	do.	3 1 5		100
Z 297	Kelagahawatta	Don Brampy Vidane Arachchi and another	do.	0 1 10		100
A 298	Do.	Don Brampy Vidane Arachchi and others	do.	5 0 37		100
B 298	Millagahakumbura	Palle Achchige Thelanis and another	Paddy field	2 1 0		50
C 298	Kelagahawatta	Don Brampy Vidane Arachchi and others	Old garden	2 0 17		100
D 298	Kosgahawatta	Wattevidanelage Deonis	do.	4 0 11		100
H 298	Pinkosgahalanda	Wattevidanelage Sardiell	do.	1 1 17		100
I 298	Do.	Kulatunga Balahamy and another	do.	1 1 10		100

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,116, W. P.

විෂි 1901 ක්වු මාර්තු මස 15 වෙනි දින කොළඹ

මහසෙක්කුකාරිප්ලාන්තයේ කන්තෝරුවේදී.

සකාරි දිනවල වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි සහය සඳහා වෙත ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1901 ක්වු අප්‍රේල් මස 30 වෙනි දිනවු අගනරුවාදී දවල් 12ව කොළඹ කවිවේදියේදී වෙන්දේසිකර විකුණනව යෙදෙනවා ඇත.

සිතියම 7,177. පිහිටීම—සේවාගම්කෝරලේ උඩුගහපත්තුව. ගම්—උරුවල. අක්කර මහක. සක මිල.

කො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	අත්දම.	අ. රු. ප.	රු.
2115	අත්වැල්කන්දේලන්ද ආණ්ඩුව		කැලේ	17 1 26	30
E 298	එම සේන	එම	එම	2 3 28	30
O 297	මල්වතුලන්දේගේන ගොඩවුල්ලේගේ මුම්පි සහ කෙතෙක්		වැඩිපුරඅල්ලාගත් ඉඩම	1 3 37	20
P 297	එම	වික්‍රමආරච්චිගේ ජේදරුවරුප්ප	එම	7 0 8	20
Q 297	ජම්බුගහකුඹුර	රුවසිංහ ආනවසීන මුම්පිආරච්චි	කුඹුර	5 2 23	50
2109	අළුවෝගහලන්ද	ආණ්ඩුව	කැලේ	0 1 35	30
R 297	දෙල්ගහවත්ත	වත්තේවිදුගෙලාගේ සිංඤ්ජ සහ කෙතෙක්	වගාව	0 3 15	50
2110	අළුවෝගහලන්ද	ආණ්ඩුව	කැලේ	4 2 32	30
S 297	වැලිපිට්ටිකේකුඹුර	වත්තේවිදුගෙලාගේ තේකානිස් සහ කෙතෙක්	කුඹුර	0 3 30	50
T 297	උළුවහකුඹුර	ලීදවුලගේ පිරිස් සහ කෙතෙක්	එම	2 2 2	50
V 297	දළුවහකුඹුර	වත්තේවිදුගෙලාගේ දිගෝනිස් සහ කෙතෙක්	එම	0 3 30	50
W 297	කපුරල්ලාගේදෙති දේ කුඹුර	එම තේකානිස් සහ තවත්	එම	1 1 24	50
X 297	මල්ලගහවත්ත	එම තේකානිස් සහ කෙතෙක්	පරණ වගාව	0 1 4	100

කො.	ඉඩමේ නම.	අයිතියකම් කියවන්නා.	අන්දම.	අක්කර		
				මහත. රූ. ප.	යක මිල. රූ.	
Y 297	කහවගහවත්ත	ගොඩමුල්ලේගේ වෙළුන් සහ තවත්	එම	3	1 5	100
Z 297	කැලගහවත්ත	දෙව් බ්‍රමපි විද්‍යාඥාචාර්යවරයා සහ කෙනෙක්	එම	0	1 10	100
A 298	එම	එම සහ තවත්	එම	5	0 37	100
B 298	මිල්ලගහකුඹුර	පල්ලේගෙවිලේගේ ගෙලකිස් සහ කෙනෙක්	කුඹුර	2	1 0	50
C 298	කැලගහවත්ත	දෙව් බ්‍රමපි විද්‍යාඥාචාර්යවරයා සහ තවත්	පරණ වගාව	2	0 17	100
D 298	කොස්ගහවත්ත	වත්තේවිද්‍යාඥාගේ දිසෝනිස්	එම	4	0 11	100
F 298	කැලගහකුඹුර	එම දේහානිස්අප්පු	කුඹුර	2	0 5	50
G 298	දෙබවගහමුව	පාබොධුවගේ සිත්විතාමි	පරණ වගාව	1	2 26	100
H 298	පිත්තකෝස්ගහ ලත් දේ වත්ත	වත්තේවිද්‍යාඥාගේ සර්දියෙල්	එම	1	1 17	100
I 298	එම	කුලකුංගේ බාලගාමි සහ කෙනෙක්	එම	1	1 10	100
J 298	පත්විලකුඹුර	එම පිරිස්අප්පු	කුඹුර	3	1 35	50

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්ජනලාප්තයාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ විස්තරයක් දීමට වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ට්වරයාන්සේගෙන්ද දැනගන්වි පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වගන්සේගේ ආඥාවලෙස,
 ඩබ්ල්. ඩී. ටේලර්,
 වැඩබලන මහලේකුකාරීස් වම්මන.

No. 1,117, W. P.

Colonial Secretary's Office,
 Colombo, March 14, 1901.

ON Monday, April 29, 1901, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up for sale or settlement, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10,834. Village—Mahakalupahana.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre.
				A. R. P.	Ra.	
9624	Dolapitiyakandehena	Crown	Chena	2	1 6	250
9625	Dolapitiyakandekela	do.	do.	1	3 12	250
9626	Dolapitiyadeniya	do.	Deniya	0	1 37	250
9627	Dolapitiyakandekela	do.	Jungle	0	1 34	250
9628	Dolapitiya-aramba	Kalupahana Mestirige Naide and others	Betto Arambe	0	2 16	500
Situated in the Maha pattu south of Pasdun korale east.						
Preliminary plan 7,309. Village—Bopitia.						
2753	Udumullalanda	Crown	To be reserved	4	1 38	—
2755	Do.	do.	do.	2	3 11	—
Preliminary plan 3,133. Village—Horawala.						
4973	Purana-arawapitakattiya	Hewessage Harmanis	Paddy field	0	1 12	20
J 260	Ensalliadda	Mallawa-achehikankanange Appu	Kalu do.	0	1 26	20
4977	Duwawatta	Gamaetige Seneris Appu	Old garden	0	2 37	30
4978	Lellekanathakele	Crown	Jungle (supposed to contain plumbago)	1	1 24	250
Preliminary plan 10,912. Village—Dodangoda.						
9989	Pelenghawatta	Kamburawalakankanange Sainaris Appu	Garden	0	0 32	40
9990	Pattigalalanda	Crown	Jungle	28	1 30	30
9991	Imbulgahawatta	Pulahinge Arnolis Rodrigo Appuhami	Old garden	0	0 9	40
9992	Javigodawatta	Kamburawalakankanange Sainaris and another	Garden	0	0 17	40
9993	Pattigalalandadeniya	Crown	Deniya	0	2 30	10
9994	Pattigalalanda	do.	Jungle	41	0 0	30
9995	Do.	do.	do.	1	0 20	30
Preliminary plan 3,045. Village—Parawala.						
2762	Amunuwelagodella	Crown	Jungle (supposed to contain plumbago)	4	1 21	250
Situated in the Iddagoda pattu of Pasdun korale west.						
Preliminary plan 5,924. Village—Walallawiti.						
7562	Bellankelamullaowita	Crown	Owita	1	3 8	10
7563	Do.	do.	do.	5	1 20	10
7564	Kolambiyaowita	Wittachi Siman Appuhami	Garden	0	1 2	20
7565	Ledolakumbura	Ileperuma-arachchige Sinno Appu and others	Paddy field	14	1 11	20
7566½	Pujagallanawela	Crown	Low land	9	1 19	30
7567	Kudagalwaka	do.	Deniya	3	1 28	10
7568	Galwakawela	Wittachi Siman Appuhami	Paddy field	10	3 2	30
7569	Galwakagankandaowita	Galaboda-arachchige Don Cornelis Appuhami	Owita	6	0 0	10

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price	
				Extent. A. R. P.	per Acre. Rs.
7570	Galwakawela	Lokukankanange Johanas Pieris, Notary of Alutgama, and William De Costa Dassanaika, Registrar of Ittapana	Paddy field	11 0 28	30
7571	Ambagaswelapolawila	Dandunnage Bunjappu	do.	3 1 0	30
7571½	Galwakadeniya or wela	Crown	Owita	2 2 2	10

Situated in the Walallawiti pattu of Pasdun korale west.

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,117, W. P.

වම් 1901 ක්වු මාර්තු මස 14 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ අනුමැතියෙන් කන්තෝරුවේදීය.

කරුණාකර දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපවිජයකරුන්ගේ විසින් වෙති පහත සඳහන්වන ආණ්ඩුව සහ තනි ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1901 ක්වු අප්‍රේල් මස 29 (විසිනව) වෙනි දිනට පසු දවල් 12ට කළුතර කම්බේර්ගේදී වෙන්දේසිකර විකුණනට හෝ නිවැරදිකරවනු ලැබෙනු ඇත.

සිතියම 10,834. ගම—මහකලුපහන. අක්කරයක සාමාන්‍ය මහත, වර්ගයකම.

නො.	ඉඩමේ නම.	අයිතිකම් නිසන්යා.	අන්දම.	අ. රූ. ප.	රූ.
9624	දොලපිටියකන්දේගේ	රජසත්තක	හේන	2 1 6	250
9625	දොලපිටියකන්දේ කැලේ	එම	එම	1 3 12	250
9626	දොලපිටියකන්දේ	එම	දෙකිය	0 1 37	250
9627	දොලපිටියකන්දේ කැලේ	එම	කැලේ	0 1 34	250
9628	දොලපිටියකන්දේ	කලුපහන මෙහෙයුමේ බෙදාහැරී ගිය ප්‍රදේශයකට	අරඹ	0 2 16	500
පිහිටා තිබෙන්නේ නැගෙනහිර පසුදුරුකෝරළේ දකුණු මහපත්තුවේය. සිතියම 7,309. ගම—බෝපිටිය.					
2753	උඩුමුල්ල	රජසත්තක	නොවිකිනියුතු	4 1 38	—
2755	එම	එම	එම	2 3 11	—
සිතියම 3,183. ගම—ගොරවල.					
4973	පුරුණුආරාමවෙහෙර	ගෙවෙස්සගේ කරමානිස්	කුඹුර	0 1 12	20
J 260	පිනසලලිය	මල්ලවආරාමිකාංකාගේ කලුඅප්ප	එම	0 1 26	20
4977	දුටුමුල්ල	ගමආරාමගේ සෙනෙරිස්අප්ප	පරණ වගාව	0 2 37	30
4978	ලැල්ලකන්තකැලේ	රජසත්තක	කැලේ	1 1 24	30
සිතියම 10,912. ගම—දොඩොගොඩ.					
9989	පැලෙන්නකමත්ත	කුඹුරවලකාංකාගේ සිසිපත්තිස් අප්ප	වගාව	0 0 32	40
9990	පව්වකලලන්ද	රජසත්තක	කැලේ	28 1 30	30
9991	ඉඹුල්ලකමත්ත	පුලුකිත්තේ අරනේලිය රාධිරිගේ අප්පහාමි	පරණ වගාව	0 0 9	40
9992	ජම්බොඩමත්ත	කුඹුරවලකාංකාගේ බමුණෙරිස් සහ නැන් කෙනෙත්	වගාව	0 0 17	40
9993	පව්වකලලන්දදෙකිය	රජසත්තක	දෙකිය	0 2 30	10
9994	පව්වකලලන්ද	එම	කැලේ	41 0 0	30
9995	එම	එම	එම	1 0 20	30
සිතියම 3,045. ගම—පරවෙල.					
2762	අඹුහුවෙලගොඩැල්ල	රජසත්තක	කැලේ	4 1 21	30
පිහිටා තිබෙන්නේ බස්නාහිර පසුදුරුකෝරළේ ඉද්දගොඩපත්තුවේය. සිතියම 5,924. වලලැව්.					
7562	බෙල්ලන්කෙලමුල්ලඔබ්බ	රජසත්තක	ඔබ්බ	1 3 8	10
7563	එම	එම	එම	5 1 20	10
7564	කොලඹිකඔබ්බ	විවිධවිධ සිවන්අප්පහාමි	වගාව	0 1 2	20
7565	ලියෙලකුඹුර	ඉල්පෙරුවආරාමිගේ සිසිපත්තිස් අප්ප සහ නවත්	කුඹුර	14 1 11	20
7566½	පුරුණුආරාමවෙල	රජසත්තක	පහන් බිම	9 1 19	30
7567	කුඩාගල්වක	එම	දෙකිය	3 1 28	10
7568	ගල්වකවෙල	විවිධවිධ සිවන්අප්පහාමි	කුඹුර	10 3 2	30
7569	ගල්වකනක්කන්දඔබ්බ	ගලබොඩආරාමිගේ දෙත් කොර නේලිය අප්පහාමි	ඔබ්බ	6 0 0	10
7570	ගල්වකවෙල	ලොකුකාංකාගේ ජේතානස් පිරිස් අලුත්ගම නොකාරිස් සහ ඉන්තාරාගේ විලිදම් ද කෝස්ත දසනාගක රිජිස්වර්	කුඹුර	11 0 28	30

නො.	ඉඩමේ නම.	අයිතියක් කියවන්නා.	අන්දම.	අක්කරයක සාමාන්‍ය මගය.		වටිනාකම.
				අ. රු. ප.	රු.	
7571	අම්බස්වෙල්පොලවිල	අම—වලල්ලා විව.	එම	3	1 0	30
7571½	ගල්වකදෙකින් කොහොත් වෙල	රජයේය	මිම	2	2 2	10
පිහිටා තිබෙන්නේ බස්නාහිර පස්දුන්නේරලේ වලල්ලා විවිපස්දුවේය.						
මෙම ඉඩම් ඇණ වැහිදුර කාරණා සර්වේශ්වර්තන ලද නාසේගෙයද, විකිනීමේ කොන්දේසි ඇණ කලුගර දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපදේශනලත් නාසේගෙයද දැනගත්ව පුළුවන.						
ගරුකර ආණ්ඩුකාර උතුමානවගත්ගෙයේ ආඥා ලෙස, බඩල්ලු. පී. වෙලර්, වැඩබලන මහසෙනෙවිවරයා විසිණ.						

No. 1,118, W. P. Colonial Secretary's Office, Colombo, March 14, 1901.

ON Friday, April 26, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
196	Millagahawatta	Dewage Elias Appu and others	Jungle	7	3 4	40
197	Katukurundekele	E. Don Girigoris and others	do.	17	1 7	40
198	Do.	Frederick Alwis Kulatunga and another	Four jak trees about 10 years	2	2 27	40
199	Dawatagahawatta	Vitanage Neris Perera and others	Seven cocoanut trees 30 years	1	0 31	50
200	Gorakagahawatta	Vitanage Abraham Perera and others	Old garden	0	3 37	—
201	Dawatagahawatta	do.	do.	0	2 8	100
202	Delgahakumbura	Vitanage Siman Perera and others	Paddy field	1	2 13	80
203	Dodangahawatta	Bethmage Karlinahamy and others	Old garden	2	1 19	100
204	Ambagahawatta	Dewage Don Abraham and others	do.	0	2 21	80
205	Do.	Bethmage Karlinahamy and others	do.	0	1 23	80
206	Dodangahawatta	Bethmage Karlinahamy	do.	0	1 28	80
207	Dawatagahawatta	Kattiriachchige Don David	do.	0	2 8	80
208	Mahawatta	Meddege Don Adriyan and others	do.	3	3 33	120
209	Talahanawatta	Meddege Don Bastian and others	do.	3	3 29	100
210	Do.	Meddege Don Sadris and others	Ten cocoanut plants, 2 jak trees	1	1 23	50
211	Kahatagahawatta	Kattiriachchige Julis and others	Vegetable garden	0	0 21	50
211½	Kohilawalakumbura-pillewa	do.	do.	0	1 14	50
212	Kohilawalakumbura	do.	Paddy field	0	1 26	80
213	Wijesuriyakumbura	Haputantirige Don Velun and others	do.	2	3 30	120
214	Pitiattegawatta	Satarasinge Don Junis and others	Old garden	0	2 17	60
215	Mahakumbura	Haputantirige Don Velun	Paddy field	0	2 39	120
216	Do.	Kattiriachchige Don Abraham and others	do.	0	1 29	120
217	Do.	Malagalage Kostantino Appuhamy	do.	0	3 26	120
218	Imbulgahakumbura	Kattiriachchige Suse Appu and others	do.	0	1 28	100
219	Dawatagahakumbura, Hapugahakolain or Wattapahalakolainkumbura-owita	Meddege Don Bastian and others	Vegetable garden	0	0 9	30
220	Do.	do.	do.	0	0 12	30
221	Do.	do.	Paddy field	0	2 27	100
222	Hapugahakolainkumbura	Vitanage Geeris Perera alias Julis Perera and others	do.	0	1 8	100
223	Weralogaha-aswedduma or Wattapaulaowita	Haputantirige Don Welun and others	Vegetable garden	0	0 35	40
224	Do.	do.	Paddy field	0	1 0	100
225	Nagahaowita-aswedduma	Henadirapatirige Juanis Perera and others	do.	0	2 16	80

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
226	Unapanduregawa-aswed-duma	Meddege Don Bastian and others	Paddy field	0	1 39	80
227	Asweddunkumbura Nainda-gallakolainkumbura	Meddege Don Adriyan and another	do.	1	1 34	100
228	Mahawattapaulaowita	Meddege Don Yohanis and others	Owita	0	1 13	30
229	Palalkotuweowita	Brampy Alwis Kulatunga and others	Vegetable garden	0	1 21	30
230	Asweddunkumbura or Naindagahakolainkumbura	Meddege Don Yohanis and others	do.	0	1 0	30
231	Kahabiliyawatta, Bandipitiyawatta, Puwakgahawatta	Tiadoris Alwis Kulatunga. Appuhamy and others	Old garden	12	3 25	80
232	Katukurundekele	Moses Alwis Kulatunga Appuhamy	Jungle	3	2 5	40
233	Kahambiliyawatta, Bandipitiyawatta, Puwakgahawatta	William Alwis Kulatunga Appuhamy and others	39 cocoanut plants	0	2 1	40
234	Katukurundelanda	Fredrick Alwis Kulatunga Appuhamy and others	1 cocoanut tree 60 years	2	2 1	40
235	Delgahawatta	Vitanage Romanis Perera and others	38 cocoanut trees 18 years	2	3 10	50
236	Do.	do.	Old garden	1	2 21	80
237	Kahatagahawatta	do.	do.	0	2 19	80
238	Pallewatta	Vitanage Bastian Perera and others	do.	0	3 37	80

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,118, W. P.

වර්ෂ 1901 ජූනි මාස 14 වෙනි දින කොළඹ

මහකොමසාරිස් ජනරාල්ගේ කන්තෝරුවේදීය.

සේනාධිපති ජනරාල්ගේ ජනපති ජනරාල්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1901 ජූනි මාස 26 වෙනි දිනට සිකුරු දවල් 12ව කොළඹ කවිවෙරිසේදී වෙන්දේසි කර විකුණනව යෙදෙනවා ඇත.

සිතියම 7,552. පිහිටීම සල්පිටිකෝරලේ පල්ලේපත්තුව. ගම—මාම්පේ. අක්කර මහත. සක මිල.

නො.	ඉඩමේ නම.	අයිතියම කිසිවයා.	අත්දම.	අ. රු. ප.	රු.	
196	මල්ලගහවත්ත	දේවගේ එලියස් අප්පු සහ තවත්	කැලේ	7	3 4	40
197	කටුකුරුන්දේකැලේ	එ. දෙත් ත්‍රිශෝරිස් සහ තවත්	එම	17	1 7	40
198	එම	ජේදිස් අල්විස් කුලතුංග සහ කෙනෙක්	10 අවිරුද්‍ර වයස් කොස්ගස් 4	2	2 27	40
199	දවවගහවත්ත	විනානගේ තේරිස්පෙරු සහ තවත්	30 අවිරුද්‍ර වයස් පොල්ගස් 7	1	0 31	50
200	ගොරකගහවත්ත	එම ආබ්‍රහම් පෙරු සහ තවත්	පරණ වගාව	0	3 37	—
201	දවවගහවත්ත	එම	එම	0	2 8	100
202	දෙල්ලගහකුඹුර	එම සිමන්පෙරු සහ තවත්	කුඹුර	1	2 13	80
203	දෙවත්තගහවත්ත	බෙන්මගේ කර්ලියානාමි සහ තවත්	පරණ වගාව	2	1 19	100
204	අම්බගහවත්ත	දේවගේ දෙත් ඒබ්‍රහම් සහ තවත්	එම	0	2 21	80
205	එම	බෙන්මගේ කර්ලියානාමි සහ තවත්	එම	0	1 23	80
206	දෙවත්තගහවත්ත	බෙන්මගේ කර්ලියානාමි	එම	0	1 28	80
207	දවවගහවත්ත	කන්තිරිආච්චිගේ දෙත් දුවන්	එම	0	2 8	80
208	මහවත්ත	මැද්දේගේ දෙත් අලියන් සහ තවත්	එම	3	3 33	120
209	තලානේනවත්ත	එම දෙත් බස්නියන් සහ තවත්	එම	3	3 29	100
210	එම	එම සේදිස් සහ තවත්	පොල්පැල 10 සහ කොස්ගස් 2ක්	1	1 23	50
211	කහවගහවත්ත	කන්තිරිආච්චිගේ ජූලියස් සහ තවත්	එම එම කොටුව	0	0 21	50
211½	කොහිලවලකුඹුරපිල්ලුව	එම	එම	0	1 14	50
212	කොහිලවලකුඹුර	එම	කුඹුර	0	1 26	80
213	විජේසූරියකුඹුර	හපුතන්තිරිගේ දෙත් වෙචන් සහ තවත්	එම	2	3 30	120
214	පිච්චේගේගේවත්ත	සතරසිංගේ දෙත් ජූනියස් සහ තවත්	පරණ වගාව	0	2 17	60
215	මහකුඹුර	හපුතන්තිරිගේ දෙත් වෙචන්	කුඹුර	0	2 39	120
216	එම	කන්තිරිආච්චිගේ දෙත් ඒබ්‍රහම් සහ තවත්	එම	0	1 29	120
217	එම	මලගලගේ කොස්තන්තිනු අප්පුනාමි	එම	0	3 26	120
218	ඉබ්‍රිල්ලගහකුඹුර	කන්තිරිආච්චිගේ සුසේඅප්පු සහ තවත්	එම	0	1 28	100

නො.	ඉඩමේ නම	අයිතියක් කියන්නා.	අයදුම.	මහත. අරු. ප.	අක්කර ගකමිල. රු.
219	දවවගකකුඹුර, ගඳුගහ කොලොන් නොහොත් වත්තපාච්චලකොලොන් කුඹුරේ ඕව්ව	මැද්දේගේ දෙවබස්තියන් සහ තවත්	එලව්ව කොටුව	0 0 9	30
220	එම	එම	එම	0 0 12	30
221	එම	එම	කුඹුර	0 2 27	100
222	ගඳුගහකොලොන්කුඹුර	විතානගේ ජීරිස්පෙරු නොහොත් පුලිස්පෙරු සහ තවත්	එම	0 1 8	100
223	වෙරළගහඅස්වැද්දුම නොහොත් වත්තපාච්චලඕව්ව	ගඳුගහත්තීරිගේ දෙව් වෙවන් සහ තවත්	එලව්ව කොටුව	0 0 35	40
224	එම	එම	කුඹුර	0 1 0	100
225	තාගකඕව්වඅස්වැද්දුම	ගේතාදීරපතීරිගේ පුවාතීස් පෙරු සහ තවත්	කුඹුර	0 2 16	80
226	ලකව්වරගාවඅස්වැද්දුම	මැද්දේගේ දෙව් බස්තියන් සහ තවත්	එම	0 1 39	80
227	අස්වැද්දුමකුඹුර, තයිස්ද ගලකොලොන්කුඹුර	මැද්දේගේ දෙව් අදියන් සහ කෙනේ	එම	1 1 34	100
228	මහවත්තපාච්චලඕව්ව	එම දෙව් ගොතාතීස් සහ තවත්	ඕව්ව	0 1 13	30
229	පලල්කොටුවඕව්ව	බ්‍රිමි අල්විස් කුලතුංග සහ තවත්	එලව්ව කොටුව	0 1 21	30
230	අස්වැද්දුමකුඹුර නොහොත් තයිස්දගහකොලොන් කුඹුර	මැද්දේගේ දෙව් ගොතාතීස් සහ තවත්	එම	0 1 0	30
231	කහඕලියාවත්ත, බන්ඩි පිව්වත්ත, පුවක්ගහ වත්ත	තියපෙරිස් අල්විස් කුලතුංග අප්පු තාමි සහ තවත්	පරණ වගාව	12 3 25	80
232	කවුකුරුන්දේකැලේ	මෝසස් අල්විස් කුලතුංග අප්පු තාමි	කැලේ	3 2 5	40
233	කහඕලියාවත්ත, බන්ඩි පිව්වත්ත, පුවක්ගහ වත්ත	මිලිගමි අල්විස් කුලතුංග අප්පුගමි සහ තවත්	පොල්පැල 39	0 2 1	40
234	කවුකුරුන්දේලන්ද	පේද්‍රිස් අල්විස් කුලතුංග අප්පුගමි සහ තවත්	60 අචිරුදු වසස් පොල්ගහක්	2 2 1	40
235	දේල්ගහවත්ත	විතානගේ රෙමාතීස් පෙරු සහ තවත්	18 අචිරුදු වසස් පොල්ගස් 38ක්	2 3 10	50
236	එම	එම	පරණ වගාව	1 2 21	80
237	කිහව්වගවත්ත	එම	එම	0 2 19	80
238	පල්ලේවත්ත	විතානගේ බස්තියන් පෙරු සහ තවත්	එම	0 3 37	80

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේපරීක්ෂකරුලත්තාන්සේගෙන්ද, විකිණීමේ කොන්දේසි ගැණ ඕස්ට්‍රේලියානු ඒජන්ට් වෙත විමසා බලා ගත හැකි වන්නේය.

ගරුකර ආණ්ඩුකාර උතුරු මහනුවරින් අඟුළුලෙස,
 ඩබ්ලිව්. ටී. වෙලර්,
 වැඩබලන මහකොටුකාරීස් මමිස.

No. 1,119, w. p. Colonial Secretary's Office, Colombo, March 20, 1901.

ON Tuesday, May 21, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 48 (Cadastral Survey). Situation—Gangaboda pattu of Siyane korale. Village—Pepiliyawala.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price per Acre. Rs.
				A.	R.	P.	
260	Dombakanda	Crown	Jungle	17	1	4	20
A 4	Do.	Illandaridewage Esa and another	do.	4	3	6	20
B 4	Kelagahawatta	Illandaridewage Unga	do.	0	2	9	10
272	Do.	P. Podi Appu	Garden	0	2	0	20
273	Do.	do.	do.	0	1	20	10
274	Millagahawatta alias Yakowita	P. Brampi Appu	do.	0	2	19	20
275	Yakowitakele	Crown	Jungle	0	1	10	10
276	Do.	do.	do.	6	1	0	20
283	Siyambalagahawatta	P. Allis Appu and others	Garden	0	3	25	20
V 3	Moragahawatta	P. Charlis Perera and others	do.	0	3	30	20
W 3	Do.	do.	do.	0	3	28	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,
 W. T. TAYLOR,
 Acting Colonial Secretary.

No. 1,119, W. P.

වර්ෂ 1901 ක්වූ මාර්තු මස 20 වෙනි දින කොළඹ
මහසෙනෙවුකාරිප්පුන්කාන්තේගේ කන්තෝරුවේදීය.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තලන්කාන්තේ විසින් මෙහි පහත සඳහන්වෙහ ආණ්ඩුව සන්
තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1901 ක්වූ මැයි මස 21 වෙනි දින වූ අඟහරුවාදා දවල්
12ට කොළඹ කවුච්චියේදී වෙන්දේසිකර විකුණනව යෙදෙනවා ඇත.

සිතියම 48. (ලංකා මැතිම.) පිහිටීම සිතනුකෝරලේ ගහබොවපත්තුව. ගම—පැපිලියාවල.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අන්දම.	අක්කර මහත. යක මිල.			
				අ. රු. ප.	රු.	ප.	රු.
260	දොඹකන්ද	ආණ්ඩුව	කැලේ	17	1	4	20
A 4	එම	ඉලන්දුරිදේවගේ ඉසා සහ කෙනෙක්	එම	4	3	6	20
B 4½	කැලගහවත්ත	ඉලන්දුරිදේවගේ උන්යා	එම	0	2	9	10
272	එම	ප. පොසිඅප්පු	වහාව	0	2	0	20
273	එම	එම	එම	0	1	20	10
274	මිල්ලගහවත්ත හොහොන් සක්ඛිවිව	ප. ඉම්පිඅප්පු	එම	0	2	19	20
275	සක්ඛිවිවකැලේ	ආණ්ඩුව	කැලේ	0	1	10	10
276	එම	එම	එම	6	1	0	20
283	සිංඞලාගහවත්ත	ප. අල්ලිස්අප්පු සහ තවත්	වහාව	0	3	25	20
V 3	මාරගහවත්ත	ප. මාර්ලිස් ප්‍රේරු සහ තවත්	එම	0	3	30	20
W 3	එම	එම	එම	0	3	28	20

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේකර්පනරුල්ලන්කාන්තේගේද, විකිනීමේ කොන්දේසි ගැන බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තලන්කාන්තේගේද දැනගනව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානවතන්තේගේ ආඥාවලය,
ඩබ්ල්. පී. චේලර්,
වැඩබලන මහසෙනෙවුකාරිප්පුන්කාන්තේගේ.

No. 1,120, W. P.

Colonial Secretary's Office,
Colombo, March 27, 1901.

On Friday, May 31, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10,772. Situation—Udugaha pattu of Hapitigam korale.

Lot	Village.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price per Acre.	
					Extent. A. R. P.	Rs.
9490	Andupe	Mottewekele	Crown	Jungle	19 1 16	125
9491	Do.	do.	do.	do.	1 1 8	125

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,120, W. P.

වර්ෂ 1901 ක්වූ මාර්තු මස 27 වෙනි දින කොළඹ
මහසෙනෙවුකාරිප්පුන්කාන්තේගේ කන්තෝරුවේදීය.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තලන්කාන්තේ විසින් මෙහි පහත සඳහන්වෙහ ආණ්ඩුව සන්
තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1901 ක්වූ මැයි මස 31 වෙනි දින වූ සිකුරාදා දවල් 12ට
කොළඹ කවුච්චියේදී වෙන්දේසිකර විකුණනව යෙදෙනවා ඇත.

සිතියම 10,772. පිහිටීම හාපිටිහම්කෝරලේ උඩුගහපත්තුව.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	අක්කර මහත. යක මිල.			
				අ. රු. ප.	රු.	ප.	රු.
9490	අන්දපේ	මොන්තෙව කැලේ	කැලේ	19	1	16	125
9491	එම	එම	එම	1	1	8	125

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේකර්පනරුල්ලන්කාන්තේගේද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තලන්කාන්තේගේද දැනගනව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානවතන්තේගේ ආඥාවලය,
ඩබ්ල්. පී. චේලර්,
වැඩබලන මහසෙනෙවුකාරිප්පුන්කාන්තේගේ.

No. 1,121, W. P.

Colonial Secretary's Office,
Colombo, March 27, 1901.

ON Friday, May 31, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 5,989. Situation—Ragam pattu of Alutkuru korale.
Village—Niwandama.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
G 377	Delgahalanda or Kahata-gahalanda or Kongahalanda	G. Geeris Perera and others	Old garden	3 3 12	10
H 377	Do.	do.	Garden	0 1 20	10
I 377	Do.	do.	—	0 2 23	10
J 377	Do.	P. Carlinahami and others	Garden	21 1 17	10
K 377	Do.	G. Geeris Perera and others	Old garden	0 2 34	10
L 377	Do.	do.	—	0 1 9	10
M 377	Do.	do.	Old garden	0 0 32	10
N 377	Do.	do.	do.	12 2 17	30
O 377	Do.	G. Salman Appu	Garden	0 1 4	12
P 377	Do.	G. Theadoris Appu	do.	3 1 26	15
Q 377	Do.	G. Geeris Perera and others	do.	2 3 17	12
R 377	Do.	do.	do.	1 1 0	12

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,121, W. P.

විෂි 1901 ක්වු මාර්තු මස 27 වෙනි දින කොළඹ මහසෙනෙකාරිස්ථලානායකයන්ගේ කන්තෝරුවේදී.

බස්නාහිර දිසාවේ වංශාභිපති ආණ්ඩුවේ ඒජන්තලානායකයන් විසින් මෙහි පහත සඳහන්වූ ආණ්ඩුව සත් කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරව විෂි 1901 ක්වු මැයි මස 31 වෙනි දිනට සිකුරුදු දවල් 12ට කොළඹ කවිමේරියේදී වෙන්දේසිකර විකුණනුට යෙදෙනවා ඇත.

පිහිටීම 5,989. පිහිටීම—අළුත්කුරුකෝරලේ රහම්පත්තුව. ගම—නිවන්දම.

නො.	ඉඩමේ නම.	අයිතිකම් නියෝජනා.	අන්දම.	අක්කර මහත. සක මිල.	අ. රු. ප. රු.
G 377	දෙල්ගහලන්ද නොහොත් කකවගහලන්ද නොහොත් කෝන්ගහලන්ද	ග. ජීරිස් ප්‍රේශ සහ තවත්	පරණ වගාව	3 3 12	10
H 377	එම	එම	වගාව	0 1 20	10
I 377	එම	එම	—	0 2 23	10
J 377	එම	ප. කර්ලිකාමාණි සහ තවත්	වගාව	21 1 17	10
K 377	එම	ග. ජීරිස් ප්‍රේශ සහ තවත්	පරණ වගාව	0 2 34	10
L 377	එම	එම	—	0 1 9	10
M 377	එම	එම	පරණ වගාව	0 0 32	10
N 377	එම	එම	එම	12 2 17	30
O 377	එම	ජී. සල්මන්අප්පු	වගාව	0 1 4	12
P 377	එම	ජී. නියොගුරිස්අප්පු	එම	3 1 26	15
Q 377	එම	ග. ජීරිස් ප්‍රේශ සහ තවත්	එම	2 3 17	12
R 377	එම	එම	එම	1 1 0	12

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජනරාලානායකයන්ගේද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශාභිපති ආණ්ඩුවේ ඒජන්තලානායකයන්ගේද දැනගත්ව පුළුවන.

හරුහර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලස,

බිඹිල්ලු. පී. වෙලර්,
වැඩබලන මහසෙනෙකාරිස් වමිහ.

No. 1,122, W. P.

Colonial Secretary's Office,
Colombo, March 27, 1901.

ON Friday, May 31, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10 (Cadastral Survey). Situation—Gangaboda pattu of Siyane korale east.

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
R 21	Pattiyagama	Kirigollewila	U. Don Karthelis	0 0 34	10
Z 22	Giridara	Kaduruwellawatta	V. Caranis Appu	3 2 3	20
B 23	Do.	Kirigalpottelanda	V. Telenis Appu	1 1 38	20
E 24	Do.	Tuduwamullewatta	H. Siman Fernando	0 3 33	10
C 23	Do.	Kirigalpotta	L. Issan Appu and others	12 3 1	20

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
		Preliminary plan 1 (Cadastral Survey). Situation—Gangaboda pattu of Siyane korale east.				
1	Pelpita	Lentherigollelanda	K. Pelis Perera	0	2 25	10
2	Do.	do.	do.	0	0 24	10
9	Do.	Dodangaspitiyakanda	W. John Francis Perera	23	0 0	30
F 23	Giridara	Ambagahadeniya	S. Baronchi Appu of Galpotugoda	1	0 23	20
W 22	Do.	Kaduruwelawatta	V. Jasin Appu	4	3 8	20
146	Tarala	Vaulughalanda <i>alias</i> Vilakoladeniyawanata	Veragalage Abraham Perera	0	3 34	20
J 29	Senasungoda	Millagahawattedeniya	K. Don Davith	0	0 20	10
O 17	Galpotugoda	Bogahakanatta	Surige Thomis Appu	2	0 0	20
C 18	Do.	Galgediyangodawatta	Kodikara Arachchige Hendrick Appu	1	0 37	20
278	Pepiliyawala	Yakowitawatta	P. Allis Appu and others	1	2 0	20
279	Do.	do.	P. Juwanis Appu and others	0	0 39	20
280	Do.	Yakowita	do.	0	1 36	20
290	Do.	Uduttollewatta <i>alias</i> Siyambalagahawatta	P. Appu and others	0	3 12	20
291	Do.	do.	P. Agonis and Appu	0	3 20	20
J	Pingomuwa	Batadombagahawatta	H. Thepanisa	0	2 36	20
36	Narangaspitiya	Kahatagahawatta	A. Ruitan Appu	0	2 8	20
38	Do.	Kahatagahahena	A. Charles and another	2	0 8	20
B	Pelpita	Lentherigollewatta	W. Abraham	5	2 15	20
V	Do.	Tammanagahawatta	M. Sinno Appu	7	3 0	20
Y	Do.	Kahatagahawatta	S. Girigoris Appu	4	1 28	20
Z	Do.	do.	do.	1	0 0	20
W	Do.	Delgahawatta	S. Sugatan Perera and another	0	1 27	20
52	Anuragoda	Galabodawatta	Y. Baronchi Appu	0	2 30	20
70	Do.	Wanathawatta	H. Sardiel Vederala	0	1 21	20
C 30	Tarala	Kawdubogahawatta	D. Davit Appu	1	2 6	20
Y 29	Do.	Kiriwanagodella	D. Don Harmanis	0	1 20	20
R 30	Udakananpella	Kamathegodella	K. Don Christoffel, Police Vidane	1	0 12	20
U 30	Do.	Welliamunehena	do.	0	1 30	20
C 31	Do.	Koragahalanda	do.	0	2 12	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,122, W. P.

වර්ෂ 1901 ජූලි මාස 27 වෙනි දින කොළඹ

මහසෙනෙට්ටු ජනපතිවරයාගේ නව නොදෝරුවේදීය.

බද්ධතාවේ දිනවලට වෙනස්වීම් ආණ්ඩුවේ ඒකකයක්වන පිටිපිටි මෙහි පහත සඳහන් වන ආණ්ඩුව සහ කසල මිල ආණ්ඩුවේ නිලධාරීන්ට ප්‍රකාරයට වර්ෂ 1901 ජූලි මස 31 වෙනි දිනට පිටුපස දවස 12ට කොළඹ කවිවේදී වෙස්දේසිකර විකුණනු ලබන බැවින්.

සිතියම 10.

අක්කර මහත. ගස මිල.

කො.	ගම.	ඉඩමේ නම.	නොගෙවී අයගේ නම.	අ. රු. ප.	රු.	
R 21	පව්විසගම	කිරිගොල්ලේවිල	උ. දෙව් කරවෙලිය	0	0 34	10
Z 22	කිරිඳර	කදුරුවෙලවත්ත	වී. කරතිස්ස	3	2 3	20
B 23	එම	කිරිගොල්ලේවෙලවත්ත	වී. කෙලතිස්ස	1	1 38	20
E 24	එම	තුඩුවෙලවත්ත	භේ. සිමන් ප්‍රසාද	0	3 33	10
C 23	එම	කිරිගොල්ලේවත්ත	ඊ. ඉසක්කර සහ තවත්	12	3 1	20
		සිතියම 1.				
1	පැල්විට	ලේක්කාරිගොල්ලේවත්ත	ක. පැලිය ප්‍රේම	0	2 25	10
2	එම	එම	එම	0	0 24	10
9	එම	දෙව්ගොල්ලේවත්ත	ව. ජෝන් ප්‍රියතිස්ස ප්‍රේම	23	0 0	30

නො.	නම.	ඉඩමේ නම.	දොහෙව් අගනේ නම.	අක්කර		
				මහක.	රූ.	
F 23	කිරිදර	අඹුගලදෙකින	සු. බාරතවම්ප්පු (ගල් පොතුගංඛ)	1	0 23	20
W22	එම	කදුරුවෙලවත්ත	වි. ජයවිජයප්පු	4	3 8	20
146	කරුල්	වව්ලුගලවත්ත	වෙරගලගේ ආචාර්ය ප්‍රේම	0	3 34	20
J 29	කැනසුන්ගොඩ	මිල්ලගලවත්ත	කැ. දෙව් දැව්	0	0 20	10
O 17	ගල්පොතුගොඩ	බෝගහකවත්ත	සුරියගේ කෝමස්ප්පු	2	0 0	20
C 18	එම	ගල්ගෙඩියන්ගොඩවත්ත	කො. ගෙව්ලියප්පු	1	0 37	20
278	පැපිලියාවල	සකම්මිට වත්ත	පැ. අල්ලියප්පු සහ ගව්	1	2 0	20
279	එම	එම	පැ. ප්‍රවානියප්පු	0	0 39	20
280	එම	සකම්මිට	එම	0	1 36	20
290	එම	උඩුගොල්ලේවත්ත	පැ. අප්පු	0	3 12	20
291	එම	සියඹලාගලවත්ත	පැ. අගෝනිය සහ අප්පු	0	3 20	20
J	පිංගොඩුව	බවදෙඹගලවත්ත	සේ. ගෙව්නියා	0	2 36	20
36	කාරගස්පිටිය	කහවගලවත්ත	අ. රුසියන්ප්පු	0	2 8	20
38	එම	කහවගලගේත	අ. වාර්ල්ස් සහ කෙනෙක්	2	0 8	20
B	පැල්පිට	ලේන්කාරිගොල්ලේ වත්ත	වි. ඒච්චු	5	2 15	20
V	එම	කැම්මැන්තගලවත්ත	ම. සිංඤ්ජාප්පු	7	3 0	20
Y	එම	කහවගලවත්ත	ස. ත්‍රිගෝරියප්පු	4	1 28	20
Z	එම	එම	ස. සුජයන් ප්‍රේම සහ කෙනෙක්	0	1 27	20
52	අභුරුගොඩ	ගලබොඩවත්ත	ග. බාරතවම්ප්පු	0	2 30	20
70	එම	වනාගේවත්ත	සී. සර්දේශ්වර් ප්‍රේමදරුල	0	1 21	20
C 30	කරුල්	කම්බුබෝගලවත්ත	ද. දැව්ප්පු	1	2 6	20
Y 29	එම	කිරිවාතාගොඩැල්ල	ද. දෙව් ගර්මානිය	0	1 20	20
R 30	උඩකකන්පැල්ල	කමනේගොඩැල්ල	කැ. දෙව් ක්‍රිස්තෝපල් පොල්ස්ප්පුගේ	1	0 12	20
U 30	එම	වැලිඅඹුගේගේත	එම	0	1 30	20
C 31	එම	කැරගලවත්ත	එම	0	2 12	20

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්පනර්ලවත්තාන්සේගෙන්ද, විකිනිම් කොන්දේසි ගැණ බස්කාකිරි දිසාමේ වංශාඛිපති ආණ්ඩු ඒජන්තවත්තාන්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුරුකන්වත්තාන්සේගේ ආඥාව ලෙස,
 ඩබ්ලිව්. ඩී. චේලර්,
 වැඩබලන මහසෙකුකාරිස් මමස.

NOTICE is hereby given that the Government Agent of the Western Province will receive sealed tenders for the purchase of the lease for three years from May 1, 1901, of any of the under-mentioned allotments of land on the new reclamation ground for the purpose of storing coal :-

	A.	R.	P.
A	0 1 11:50
B	0 1 11:50
C	0 1 11:50
D	0 1 11:50

2. The tenders, which must be in sealed envelopes superscribed "Tender for Lease of Coaling Allotments," will be received at the Colombo Kachcheri until 12:30 o'clock on April 3, 1901, when they will be opened; and all persons making tenders will be required to be present personally or by any authorized representative, and to deposit, if called upon, one-fourth of the amount of the bid, the money so deposited to be forfeited in case the depositor fails to complete the lease.

3. All offers made at this sale will be subject to the acceptance of the Government, which is not bound to accept the highest or any tender.

4. The purchaser of the lease of any allotments will not be permitted, without the sanction of the Government, to sub-lease such allotments, or to authorize the storing in it of any coal other than that regularly consigned to the lessee, or to use the land for any other purpose than the storage of coal.

5. Permission will be granted by the Government, on application by the purchaser of the lease of any of these allotments, to put up temporary jetties for the purpose of landing coal, on plans and on places approved by the Government.

6. Purchasers will be required to see that their employes strictly conform to such rules as to danger signals, the employment of watchers, and crossing the railway line, as may be arranged by the Government in consultation with the Harbour Engineer.

7. No tender below Rs. 4,000 per acre per annum will be accepted.

8. A plan showing the situation of the lots can be seen in the office of the Government Agent, from whom any further information in respect of the allotments and of the terms of their lease can be obtained on application.

The Kachcheri,
 Colombo, March 16, 1901.

F. R. ELLIS,
 Government Agent.

LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,771, C. P.

Colonial Secretary's Office,
Colombo, March 18, 1901.

ON Wednesday, May 8, 1901, at 12 noon, the Assistant Government Agent for the Nuwara Eliya District will put up to auction, at his office in Nuwara Eliya, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Uda Hewaheta division of the Nuwara Eliya District of the Central Province.

Preliminary plan 1,696. Village—Unantenna.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.	
				A.	R. P.
5577	Galahakelemana	For general sale	Forest and patana	14	1 18

Upset price,—Rs. 20 per acre.

Preliminary plan 4,703. Village—Katayapatana.

12510	Walkumburahena	—	Patana and chena 3 years old	1	2 38
-------	----------------	---	------------------------------	---	------

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Nuwara Eliya.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,771, C. P.

වම් 1901 ක්වු මාර්තු මස 18 වෙනි දින කොළඹ

මහසෙනසුනාච්ඡන්දනායකයන්ගේ කන්දෝරුවේදිය.

මාම දිනාවේ ක්වරළියේ උපළ්පත්තලන්දනායකයන් විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්තක ඉඩම් ආණ්ඩුවේ නිකුත්වල ප්‍රකාරව වම් 1901 ක්වු මැයි මස 8 වෙනි දින ක්වු බද්ද දවල් 12ට ක්වරළියේ කව්වරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

වම්ම දිනාවේ ක්වරළිය පලායේ උඩනේවාගුවේ කොට්ඨාසයේ පිහිටාතිබෙන බිම්කැබලි 2ක්:
සිතියම 1,696. ගම—උනත්තැන්න.

කො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අත්දම.	මහස.
				අ. රු. ප.
5577	ගලකකැලේ මාන	විකිනිමට	මුහුලාන සහ පහත	14 1 18
	අක්කරයක් රුපියල් 20 බැගින්ය.	සිතියම 4,703. ගම—කටතාපහන.		
12510	වලකුමුරේනේන	—	පහත සහ හේන	1 2 38
	අක්කරයක් රුපියල් 10 බැගින්ය.			

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වෝපදේශනායකයන්ගේ, විකිනිමේ කොන්දේසි ගැණ ක්වරළියේ උපළ්පත්තලන්දනායකයන්ගේද දැනගත හැකිවේ.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්වයන්ගේ ආඥා ලෙස,

ඩබ්ල්. ඩී. වෙලර්,
වැඩබලන මහසෙනසුනාච්ඡන්දනායකයන්ගේ.

No. 1,772, C. P.

Colonial Secretary's Office,
Colombo, March 18, 1901.

ON Wednesday, May 8, 1901, at 12 noon, the Assistant Government Agent for the Nuwara Eliya District will put up to auction, at his office in Nuwara Eliya, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Walapane division of the Nuwara Eliya District of the Central Province.

Preliminary plan 4,722. Village—Kumbalgamuwa.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.	
				A.	R. P.
12616	Pallepelakumburakele	Patiyagedera Appuhamy and Kiriwante of Panala	Jungle and chena 10 years old	0	1 14
	Upset price,—Rs. 20 per acre.				
12617	Pallepelakumbura	Patiyagedera Appuhami and Kiriwante of Panala	Paddy field	0	3 36
	Upset price,—Rs 30 per acre.				

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Nuwara Eliya.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,772, C P.

වම් 1901 ක්‍රි. වර්ෂ මාර්තු මස 18 වෙනි දින කොළඹ

මහසෙක්‍රතාරිස්ථානයේ කන්තෝරුවේදීය.

මහලු දිසාවේ කුචර්චලියේ උපඵ්ඵකරුන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආශ්‍රිතව සන්ධ්‍යා ඉඩම් ආශ්‍රිතව නියෝගවල ප්‍රකාරයට වම් 1901 ක්‍රි. වර්ෂ මැයි මස 8 වෙනි දින වූ බද්ද දවල් 12ට කුචර්චලියේ කම් මෙරියේදී වෙන්දේසි කර විකුණන විට යෙදෙනවා ඇත.

මහලු දිසාවේ කුචර්චලිය පලාතේ වලපතේ කොට්ඨාසයේ පිහිටා තිබෙන කිම්කැබෙලි 2ක්. සිතියම 4,722. ගම—කුච්චලිය.

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහන. අ. රු. ප.
12616	පල්ලේපැලේකුච්චලිය	පිටියගෙදර අජ්ජුනාමි සහ තීරිවත්තේ	කැලාව සහ හේන	0 1 14
	අක්කරයක් රූපියල් 20 බැගින්ය.			
12617	පල්ලේපැලේ කුච්චර	එම	කුච්චර	0 3 36
	අක්කරයක් රූපියල් 30 බැගින්ය.			

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්චකරුන්ගේ කන්තෝරුවේදී, විකිනීමේ කොන්දේසි ගැණ කුචර්චලියේ උපඵ්ඵකරුන්ගේ කන්තෝරුවේදී දැනගත හැකිවේ.

ගරුකර ආශ්‍රිතකර උතුරුමහනවත්තේ ආශ්‍රිතවලය, ඩබ්ල්. ඩී. ටේලර්, වැඩබලන මහසෙක්‍රතාරිස් වම්ක.

LAND SALES IN THE SOUTHERN PROVINCE

No. 1,109, s. p.

Colonial Secretary's Office, Colombo, March 23, 1901.

ON Tuesday, May 7, 1901, at 12 o'clock noon, the Government Agent for the Southern Province will put up to auction, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Ninety-seven allotments of land situated in the Talpe pattu division of the Galle District of the Southern Province.

Preliminary plan 1,233.—Talpe pattu. Village—Udumalagala.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
9772	Kajugahawatta	Gamage Frederick de Silva	Garden	1 3 0	10
9773	Do.	Gamage Aberan de Silva	do.	0 2 13	10
9775	Kamalagodahenawatta	Gamage Don Siman de Silva	do.	0 1 10	10
9776	Kajugahawatta	Magamage Esang	do.	0 3 26	10
9778	Batadombagahadeniya	Gamage Emanis and others	Paddy field	4 2 29	64
9779	Addaragedaradeniya	Gamage Don Lewis	do.	1 0 18	80
9780	Kuttigoda-addaradeniya	H. Don Simon de Silva and G. A. de Silva	do.	4 3 27	80
P 552	Elagawakumbura	—	do.	2 2 25	50
Q 552	Helpihalakumbura	—	do.	1 1 1	50
9781	Deiygahakantiyakumbura	Gamage Don Siman de Silva and others	do.	0 1 32	50
R 552	Kalugahakumbura	—	do.	1 1 18	50
9782	Kottigodawatta	Gamage Lewis	Garden	0 2 29	15
9784	Elmadaduwa	Gamage Odris	do.	0 1 10	10
9785	Midellagahakanatiya	do.	do.	0 1 14	10
U 552	Bebilagawadeniya	—	Paddy field	14 0 23	50

Preliminary plan 1,145.—Talpe pattu. Village—Karagoda.

9022	Elangkanattaduwa	Manage Eliyase	Garden	0 1 8	10
9023	Godagedeniya	Gamage Adrian	Partly field and partly owita	0 2 18	10
9024	Polgahagodawatta	Polgahagodage Nonno	Garden	1 1 32	10
9026	Kotangmulladuwa	Gamage Balahami	do.	0 2 3	10
9031	Kottangmullaowita	Karagodagamage Carolis and others	do.	0 1 22	10
9033	Polgaswatta	—	do.	0 3 28	10
Y 507	Do.	—	Citronella, cocoa-nuts, and jak	3 0 25	10
9034	Polgaswatta-addaramulle-kumbura	—	Land fit for paddy	0 1 5	10
9035	Ambagahamullekanatta	—	Garden	0 3 6	10
9041	Ambagahamulleduwa	—	Jungle	1 1 24	10

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
9043	Modaraendudeniya	Village—Polpogoda.	Jungle	3	1 34	10
9044	Modaraendudeniyaokanda	Village—Karagoda.	Jungle	0	3 31	10
9046	Modaraendudeniya	Village—Polpogoda.	Land fit for paddy	0	2 12	10
H 508	Millatumba	—	Field	2	1 15	100
9047	Modelawilakanatta	Jacob de Silva, V. A.	Garden	0	1 2	10
I 508	Yatiniyara	—	Field	2	1 34	100
9048	Godawatta	Yatamalagamage Nicholas	Garden	0	2 26	10
J 508	Heliyadda	—	Field	2	2 18	100
9049	Muttettuwaowita	—	Owita	0	1 19	10
L 508	Gedarakumbura	—	Field	2	3 5	100
Q 508	Muttettuwaawatta	—	Garden	0	1 34	10
M 508	Kausawakumbura	—	Field	1	1 12	100
O 508	Ihalagawaradeniya	—	Field	2	0 16	80
9050	Dematiyamulleduwa	Gamachchige Jayan	Garden	0	2 2	10
P 508	Pahalagawaradeniya	—	Field	2	2 2	100
9051	Kalpawatta	Karagoda Pathiranage Don Simon	Garden	0	1 14	10
R 508	Muttettuwakumbura	—	Field	4	0 8	100
S 508	Kalpawatta	—	Garden	0	0 33	10
T 508	Do.	—	Owita	0	0 18	10
9052	Magamagemulanaduwa	Lewis and Don Juan de Silva, P. O.	Garden	0	2 19	10
9053	Mulanagodawatta	Pathiranage Don Cornalis	do.	0	1 16	10
9054	Kellalangadeniya	Village—Karagoda. Galage Baba Appu	Field	2	0 7	10
9055	Pathawiladeniya	Pathiranage Don Dines	do.	5	0 6	10
9056	Mulanagodawatta	Village—Yatamalagala. Pathiranage Don Cornalis	Garden	0	0 32	10
Preliminary plan 1,237.—Talpe pattu.						
Village—Udumalagala.						
9823	Battadombawatta	Gamage Dines	Garden	0	3 3	10
9824	Dahiyagodadeniya	Dombegodalianage Nicholas	Deniya	0	1 24	10
9825	Gamagedarawatta	Don Siman de Silva	Garden	0	1 6	10
9826	Alakanattadeniya	Gamage Salaman and Christombe	do.	0	1 34	10
9827	Uralagedaradeniya or owita	Gamage Kristombe	Owita	0	1 29	10
9828	Uralagedarawatta	Gamage Kristombo and others	Garden	1	2 11	10
9830	Dumbamullakumbura	Gamage Kristombo	Field	2	1 4	10
9831	Alakanattaduwa	do.	Garden	0	1 12	10
9834	Punchindiagodaduwaawatta	Gamage Don Adrian de Silva	Garden	0	0 20	10
9836	Tanakanattamullawatta	Gamage Arnolis	do.	0	3 1	10
9838	Polagewatta	Gamage Don Adrian de Silva	do.	1	2 14	10
9841	Kalugahamulana	Siman Naiyde	Field	1	1 0	24
9842	Kanpottagahamulana	do.	do.	2	1 0	24
9847	Welamaddeduwa	Gamage Salaman	Chena	2	1 0	10
9848	Indigahaduwa	Udumalagala-acharige Siman	do.	1	2 2	10
9849	Indigahamulladuwa	Acharige Baba Naiyde	do.	0	2 30	10
9855	Mahawellagodaduwa	Gamage Kristombe	Garden	0	3 18	10
9858	Beligahamulanakumbura	Gamage Aberan	Field	2	1 5	40
9858a	Weligodawatta	—	Garden	6	0 12	10
9858b	Paragahamulana	—	Field	0	3 24	40
9860	Gorakagahawatta	Kalubandarage Louis and Acharige Siman Naiyde	Garden	1	1 8	10
9862	Galgodakanattewatta	Acharige Siman	do.	0	2 13	10
9863	Aridgahamulana	Acharige Naiyde	Field	4	0 30	80
Village—Nabadawa.						
9871	Elaokandawatta	Vetanage Salman	Garden	1	1 18	10
9872	Eriyagahamulana	Vetanage Andris and others	Field	1	1 35	10
Village—Beranagoda.						
9878	Madaduwa	—	Chena	7	2 5	10
Village—Nabadawa.						
9880	Mahaduwwilgodawilleduwa	—	Garden	1	3 6	10
9884	Godaparagahakanatta	—	Citronella	0	0 24	10
9885	Puswelduwadeniyakanatta	—	do.	0	0 12	10
9886	Bakmigahawatta	Vetanage Andris	Garden	0	3 22	10
9890	Egodaduwa	Pitigalage Karo	do.	0	1 20	10
Village—Udumalagala.						
J 556	Galgedarawatta	—	Garden	0	1 35	10
O 556	Pallewatta	—	do.	0	0 25	10
P 556	Gamagedarawatta	—	do.	1	1 20	10
R 556	Terambokakumbura	—	Field	3	1 39	80

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
S 556	Kanattawatta	—	Garden	0	2 4	10
T 556	Managewatta	—	do.	1	1 2	10
V 556	Heriawellakumbura	—	*Field	1	1 2	80
W 556	Paluwanagedaraduwa	—	Garden	0	2 20	10
X 556	Heriawellaowita	—	Owita	0	2 5	10
Y 556	Wedegeriakumbura	—	Field	1	1 11	24
Village—Nabadawa.						
B 557	Kospeladuwa	—	Garden	0	3 25	10
Village—Udumalagala.						
C 557	Kadugahamulanakumbura	—	Field	1	0 32	40
D 557	Gorakagahamulana	—	do.	2	2 38	24
E 557	Wellaliyaddakumbura	—	do.	1	2 14	80
Village—Beranagoda.						
H 557	Puwak or Hingulaokandawatta	—	Garden	3	2 36	10
Village—Nabadawa.						
O 557	Kandegodawatta	—	Garden	0	2 25	10

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,109, s. P.

වර්ෂ 1901 නවු මාර්තු මස 23 වෙනි දින කොළඹ

මහසෙනෙවරියාණන්ගේ කන්දෝරුවේදී.

දකුණුදිසාවේ ගාල්ලේ ඵ්ජන්තලන්කාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙත ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නිකුත්වනු ලබන වර්ෂ 1901 නවු මැයි මස 7 (ගත්) වෙනි දිනවූ අභ්‍යන්තර දඹල් දෙලකට ගාල්ලේ කවච්චියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

දකුණුදිසාවේ ගාඵ පලාතේ තල්පෙපත්තු කොව්ඩාසසේ පිහිටා තිබෙන බිම්කැබලි 97ක්.

පිහිටම 1,233. තල්පෙපත්තුව. ගම—උඩුමලගල.

කො.	ඉඩමේ නම.	ඉල්ලීමකාරයා.	අත්දම.	විහස.		අක්කර සංඛ්‍යාව.
				අ. රු. ප.	රු.	
9772	කජ්ජුගහවත්ත	ගමගෙ ජේදිරිස් ද සිල්වා	වත්ත	1	3 0	10
9773	එම	ගමගෙ අබරත් ද සිල්වා	එම	0	2 13	10
9775	කමල්ගොඩගේග වත්ත	ගමගෙ දෙත් සසිමන් ද සිල්වා	එම	0	1 10	10
9776	කජ්ජුගහවත්ත	මාගමගෙ ඉසන්	එම	0	3 26	10
9778	බටදෙමහතදෙනිය	ගමගෙ එමානීස් සහ වෙනත් අය	කුඹුර	4	2 29	64
9779	අද්දරගෙදර දෙනිය	ගමගෙ දෙත් ලුච්ස්	එම	1	0 18	80
9780	කුච්චිගොඩඅද්දරදෙනිය	එච්. දෙත් සසිමන් ද සිල්වා සහ ජී. ඒ. ද සිල්වා	එම	4	3 27	80
P 552	ඇලගාවකුඹුර	—	එම	2	2 25	50
Q 552	ගාල්පිතැල කුඹුර	—	එම	1	1 1	50
9781	දෙතිහතහතනවිස කුඹුර	ගමගෙ දෙත් සසිමන් ද සිල්වා සහ වෙනත් අය	එම	0	1 32	50
R 552	කලුවගහකුඹුර	—	එම	1	1 18	50
9782	කොව්චිගොඩවත්ත	ගමගෙ ලුච්ස්	වත්ත	0	2 29	15
9784	ඇල්මැද දුව	ගමගෙ බිද්දිරිස්	එම	0	1 10	10
9785	මිදෙල්ලගහතනවිස	එම	එම	0	1 14	10
U 552	බැඹිලගාව දෙනිය	—	කුඹුර	14	0 23	50
පිහිටම 1,145. ගම—කරගොඩ.						
9022	එලත්කන්තෙදුව	මානගෙ එලියස්	වත්ත	0	1 8	10
9023	ගොඩගෙදෙනිය	ගමගෙ අද්දිරිස්	කුඹුර සහ බිම්ම	0	2 18	10
9024	පොල්ගහගොඩවත්ත	පොල්ගහගොඩගෙ නොත්තො	වත්ත	1	1 32	10
9026	කොවත්මුල්ලදුව	ගමගෙ මාලගාමි	එම	0	2 3	10
9031	කොවත්මුල්ලබිම්ම	කරගොඩගමගෙ කරෝලියස් සහ වෙනත් අය	එම	0	1 22	10
9033	පොල්ගස්වත්ත	—	එම	0	3 28	10
Y 507	එම	—	පැහිරි පොල් සහ කොස්	3	0 25	10
9034	පොල්ගස්වත්ත අද්දර මුල්ලෙ කුඹුර	—	වපුරත්ත සැහෙන ඉඩම	0	1 5	10
9035	අඹගහමුල්ලෙකන්ත	—	වත්ත	0	3 6	10
9041	අඹගහමුල්ලෙදුව	—	කැල්ල	1	1 24	10
ගම—පොල්පොහොඩ.						
9043	මොදරඇත්දුදෙනියදුව	—	එම	3	1 34	10
ගම—කරගොඩ.						
9044	මොදරඅත්දුදෙනියබිකන්ද	—	එම	0	3 31	10

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	අක්කර	
				මහත. සක මිල.	රු.
9046	මොදරඇන්දදෙකික	— ගම—පොල්ගොඩ.	වසුරන්ක සැතෙක ඉඩම	0	2 12 10
		ගම—සටමලගල.			
H 508	මිල්ලකුම්බ	—	කුඹුර	2	1 15 100
9047	මොදලම්ලකනන්ක	පේකොබද සිල්වා	වන්ක	0	1 2 10
I 508	සවිකිකාර	—	කුඹුර	2	1 34 100
9048	ගොඩවන්ක	සටමලගමගෙ නිකුලස්	වන්ක	0	2 26 10
J 508	හැල්ලියද්ද	—	කුඹුර	2	2 18 100
9049	මුත්තෙච්චුවාඔව්ව	—	මිච්ච	0	1 19 10
L 508	ගෙදරකුඹුර	—	කුඹුර	2	3 5 100
Q 508	මුත්තෙච්චුවාවන්ක	—	වන්ක	0	1 34 10
M508	කන්සාවකුඹුර	—	කුඹුර	1	1 12 100
9050	දෙමවියමුල්ලෙදුදු	ගම්ආච්චි ජයන්	වන්ක	0	2 2 10
O 508	ඉහලගාවරදෙකික	—	කුඹුර	2	0 16 80
9051	කල්පිලවන්ක	කරගෙ ධරනීරතගෙ දෙත් සයිමන්	වන්ක	0	1 14 10
P 508	සහලගාවරදෙකික	—	කුඹුර	2	2 2 100
R 508	මුත්තෙච්චුවා කුඹුර	—	කුඹුර	4	0 8 100
S 508	කල්පිලවන්ක	—	වන්ක	0	0 33 10
T 508	එම	—	මිච්ච	0	0 18 10
9052	මාගමගෙමුලක දුව	ලුච්චි සහ දෙත් ජුවන් ද සිල්වා	වන්ක	0	2 19 10
9053	මුලකගොඩවන්ක	පතිරනගෙ දෙත් කොරනේලීස්	එම	0	1 16 10
		ගම—කරගොඩ.			
9054	කැල්ලලග දෙකික	ගලගෙ බිබිස්සු	කුඹුර	1	3 28 10
9055	පානම්ලදෙකික	පතිරනගෙ දෙත් දිනෙස්	එම	3	3 32 10
		ගම—සටමලගල.			
9056	මුලකගොඩවන්ක	පතිරනගෙ දෙත් කොරනේලීස්	වන්ක	0	0 32 10
		සිකියම 1,237. ගම—උඩුමලගල.			
9823	බටදෙම වන්ක	ගමගෙ දිනෙස්	එම	0	3 3 10
9824	දුකියගොඩ දෙකික	දේකේගොඩ ලියනගෙ නිකුලස්	දෙකික	0	1 24 10
9825	ගමගෙදරවන්ක	දෙත් සයිමන් ද සිල්වා	වන්ක	0	1 6 10
9826	අලකකන්ක දෙකික	ගමගෙ සලමන් සහ කිරිස් ටොම්බො	එම	0	1 34 10
9827	උරලගෙදරදෙකික	—			
	නොහොත් මිච්ච	ගමගෙ කිරිස්ටොම්බො	මිච්ච	0	1 29 10
9828	උරලගෙදරවන්ක	ගමගෙ කිරිස්ටොම්බො සහ වෙනත් අය	වන්ක	1	2 11 10
9830	දඹුමුල්ල කුඹුර	ගමගෙ කිරිස්ටොම්බො	කුඹුර	2	1 4 40
9831	අලකකන්ක දුව	එම	වන්ක	0	1 12 10
9834	පුම් දිකාගොඩදුවවන්ක	ගමගෙ දෙත් අදිරිගන් ද සිල්වා	එම	0	0 20 10
9836	කකකන්කමුල්ලවන්ක	ගමගෙ අරනේලීස්	එම	0	3 1 10
9838	පොලගෙවන්ක	ගමගෙ දෙත් අදිරිගන් ද සිල්වා	වන්ක	1	2 14 10
9841	කලුගහමුලක	සයිමන් නෙයිදෙ	කුඹුර	1	1 0 24
9842	කන්පොත්තගහමුලක	එම	එම	2	1 0 24
9847	වෙලුද්දෙදුව	ගමගෙ සලමන්	හේන	2	1 0 10
9848	ඉදිගා දුව	උඩුමලගලආච්චිගෙ සයිමන්	එම	1	2 2 10
9849	ඉදිගහමුල්ල දුව	ආච්චිගෙ බිබානෙයිදෙ	එම	0	2 30 10
9855	මහවැල්ලගොඩදුව	ගමගෙ කිරිස්ටොම්බො	වන්ක	0	3 18 10
9858	බෙලිගහමුලක කුඹුර	ගමගෙ අච්චන්	කුඹුර	2	1 5 40
9858a	වැලිගොඩවන්ක	—	වන්ක	6	0 12 10
9858b	පරගහමුලක	—	කුඹුර	0	3 24 40
9860	ගොරකගහවන්ක	කලුබන්ධාරගෙ ලුච්චි සහ ආච්චිගෙ සයිමන් නෙයිදෙ	වන්ක	1	1 8 10
9862	ගල්බොඩකනන්ක	—			
	වන්ක	ආච්චිගෙ සයිමන්	එම	0	2 13 10
9863	අරිදගහමුලක	—	කුඹුර	4	0 30 80
		ගම—නාබඩාව.			
9871	අලකකන්කදුවවන්ක	වෙනකගෙ සලමන්	වන්ක	1	1 18 10
9872	ජිරිගහමුලක	වෙනකගෙ අන්දිරිස් සහ වෙනත් අය	කුඹුර	1	1 35 10
		ගම—බෙරනගොඩ.			
9878	මැදදුව	—	හේන	7	2 5 10
		ගම—නාබඩාව.			
9880	මහදුවමිල්ලොඩකනන්ක	—			
	මිලදුව	—	වන්ක	1	3 6 10
9884	ගොඩපරගහකනන්ක	—	පැහිරි	0	0 24 10
9885	පුස්වැල්ලදුවදෙකිකකනන්ක	—	එම	0	0 12 10
9886	බක්භිගහවන්ක	වෙනකගෙ අන්දිරිස්	වන්ක	0	3 22 10
9890	එගොඩගෙදුව	පිම්බලගෙ කරෝ	එම	0	1 20 10

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	අක්කර	
				වහක. අ. රු. ප.	මි. රු.
ගම—රුඹුමලගල.					
J 556	ගල්ගෙදරවත්ත	—	වත්ත	0 1 35	10
O 556	පල්ලෙවත්ත	—	එම	0 0 25	10
P 556	ගම්ගෙදරවත්ත	—	එම	1 1 20	10
R 556	තෙරම්බොක්කකුඹුර	—	කුඹුර	3 1 39	80
S 556	කනත්තවත්ත	—	වත්ත	0 2 4	10
T 556	මානගෙවත්ත	—	එම	1 1 2	10
V 556	කෙසිරවැල්ලකුඹුර	—	කුඹුර	1 1 2	80
W 556	පාලමානගෙදරපුව	—	වත්ත	0 2 20	10
X 556	කෙසිරවැල්ලමිව්ව	—	මිව්ව	0 2 5	10
Y 556	වෙදගෙරිකකුඹුර	—	කුඹුර	1 1 11	24
ගම—නාබඩාව.					
B 557	කොස්පැලපුව	—	වත්ත	0 3 25	10
ගම—රුඹුමලගල.					
C 557	කඳුකහමුලකකුඹුර	—	කුඹුර	1 0 32	40
D 557	ගොරකහමුලක	—	එම	2 2 38	24
E 557	මැල්ලඳියදකුඹුර	—	එම	1 2 14	80
ගම—ඉබරකගොඩ.					
H 557	පුවක් නොගොක් හිත්ගුල මිකන්දවත්ත	—	වත්ත	3 2 36	10
ගම—නාබඩාව.					
O 557	කන්දෙගොඩවත්ත	—	එම	0 2 25	10

මෙම ඉඩම් කැබලිවලට අයිතිවාසිකම් කීයාහිටින යම් අයෙක් ඇත්නම් ඔහු විසින් මේ විකිනීමේ දිනෙදී ඊට අයිතිවාසිකම් කීයාහිටින මුස්සු යනාදිය දකුණුපලාගේ මහජනනායකයන්ගේ සේවයට පෙනෙනා සිටිනට මනාම මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්තයාලයකින් අසවනු ලබනුයේද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා දකුණුපලාගේ ඒජන්තයන්ගේ සේවයේද දැනගන්නට පුළුවන.

ගරුගර ආණ්ඩුකාර උතුරුකන්වහන්සේගේ ආඥාවලෙහි,
ඩබ්ලිවු. පී. ටෙලර්,
වැඩබලන මහසෙනෙහිසරිය වම්බ.

NOTICE is hereby given that on April 24, 1901, at 1 P.M., the Government Agent, Southern Province, will put up to public auction, at the Galle Kachcheri, the lease of the under-mentioned lands supposed to contain plumbago for a term of ten years on conditions which can be ascertained at the Galle Kachcheri.

Gangaboda pattu, Baddegama.
Preliminary plan 570.

Lot.	Name of Land.	Extent. A. R. P.
4495	Rilagalla	1 0 31
4497	Do.	1 2 22
4499	Do.	1 1 0

Preliminary plan 5,255.—Baddegama.

11449	Dotalakanda	0 2 2
11450	Do.	0 0 32

Bentota-Walallawiti korale, Hipanwatta.

Preliminary plan 4,087.

10298	Punchijambughahena	1 1 22
-------	--------------------	--------

Upset price,—Rs. 500 per acre per annum.

HARRY E. BEVEN,
for Government Agent.

The Kacheheri,
Galle, March 26, 1901.

ගාලු දිස්ත්‍රික්කේ පිහිටි මෙහි පහත සඳහන් කර තිබෙන හිමිකම්වල මිනිරත් ගැරීම පිහිස

දකුණුපලා දිස්ත්‍රික්කේ වෙදු ගාල්ලේ ආණ්ඩුවේ ඒජන්තයන්ගේ සේවයේ විසින් වර්ෂ 1901 ක්වු අප්‍රේල් මස 24 වෙනි දින දවල් එකට ගාල්ලේ කවිවෙරියේදී වෙන්දේසිකර විකුනනට යෙදෙනවා ඇත.

විකිනීමේ කොන්දේසිගැන ගාල්ලේ කවිවෙරියේදී ඉල්ලුම්කර දැනගන්නට පුළුවන.

සිතියම 570. ගඟබඩපත්තුව, වද්දෙගම.
මහක.

නො.	ඉඩමේ නම.	අ. රු. ප.
4495	රිලාගල්ල	1 0 31
4497	එම	1 2 22
4499	එම	1 1 0

සිතියම 5,255.

11449	දෙගලකන්ද	0 2 2
11450	එම	0 0 32

සිතියම 4,087. බෙන්තර වලල්ලාච්චිකෝරලේ හිපන්වත්ත.

10298	පුත්ඵරම්බුගහගේන	1 1 22
-------	-----------------	--------

අචිරුද්දකට හක්සේරු මුදල අක්කරේකට රුපියල් 500කයි.

ගැරි ඊ. බැවත්,
ආණ්ඩුවේ ඒජන්ත වෙනුවට.
වර්ෂ 1901 ක්වු මාර්තු මස
26 වෙනි දිනදීය.

LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,459, N.W. P.

Colonial Secretary's Office,
Colombo, March 23, 1901.

ON Monday, May 20, 1901, at 1 o'clock P.M., the Assistant Government Agent for the Chilaw District will put up for sale or settlement, at his office in Chilaw Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eleven allotments of land situated in the Pitigal korale north and Central divisions of the Chilaw District of the North-Western Province.

Lot.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
Preliminary plan 2,408. Village—Tittakade.						
11185	A. S. Punchirala and another	Crown	Cocoanut garden	0	2 18	15
11186	Do.	do.	Chena	1	2 10	15
11187	Do.	do.	do.	5	1 19	15
11188	Do.	do.	do.	2	3 15	15
Preliminary plan 1288. Village—Suruwila.						
6773	Appurala Arachohige Herat-hamy and another	Crown	Jungle	1	0 14	—*
6774	Do.	do.	Cocoanut 2 to 3 years	1	2 36	100
6775	Do.	do.	Cocoanut 2 years	0	1 17	30
Preliminary plan 263. Village—Paluwelgala.						
J 88	—	W. Dominico Tissera	Garden	33	2 18	40
Preliminary plan 2,135. Village—Udalawela.						
Q 1080	—	Udalawela Pansala	Field	0	1 11	15
10419	—	Crown	Jungle	7	0 23	15
10420	—	do.	do.	0	1 34	15

* Burial ground.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Chilaw.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,459, N.W. P.

වම් 1901 ක්වු මාර්තු මස 23 වෙනි දින කොළඹ මහසෙනෙවුකාරීන්ගේ කන්තෝරුවේදී.

වම් දිනවන කලාවන දිස්ත්‍රික්කවෙ උපඵජන්තලන්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත් තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1901 ක්වු මැයි මස 20 වෙනි දිනවන සඳුදා දවල් 12 කලාවන කවිවේරියේදී වෙන්දේසිකර විකුණනට නොහොත් මෙරුමිකර දෙන්නට යෙදෙනවා ඇත.

වම් දිනවන කලාවන පලාතේ උතුරු පිටිගල්කෝරලේ සහ මධ්‍යම කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි 11ක්.

සිතියම 2,408. ඉල්ලුම්කාරයා—ඒ. ඇස්. පුත්තරල සහ තවත් කෙනෙක්.

නො.	ගම.	අයිතිකම කියන්නා.	අන්දම.	මහත.		අක්කර සහ මිල.
				අ. රු.	ප. රු.	
11185	තිත්තකඩේ	ආණ්ඩුව	පොල්වත්ත	0	2 18	15
11186	එම	එම	සේන	1	2 10	15
11187	එම	එම	එම	5	1 19	15
11188	එම	එම	එම	2	3 15	15
සිතියම 1,288. ඉල්ලුම්කාරයා—අප්පුරල ආරච්චිගේ සේරත්ගාමි සහ තවත් කෙනෙක්.						
6773	සුරැවිල	ආණ්ඩුව	කැලාව	1	0 14	සොහොන් භූමිය.
6774	එම	එම	පොල්, අවිරුදු 2කේ සිට 3 දක්වා	1	2 36	100
6775	එම	එම	2 අවිරුදු වසේ පොල්	0	1 17	30
සිතියම 263. මෙම ඉඩම්වලට ඉල්ලුම්කාරයෙක් නැත.						
J 88	පඵවැල්ගල	බිච්චිලි. දෙමිනිකු තියේරු වත්ත		33	2 18	40
සිතියම 2,135.						
Q 1080	උඩවෙල	උඩවෙල පත්සල	කුඹුර	0	1 11	15
10419	එම	ආණ්ඩුව	කැලාව	7	0 23	15
10420	එම	එම	එම	0	1 34	15

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේඤ්ඤාත්මකව විකුණනට යෙදෙනවාද, විකිනීමේ කොන්දේසි ගැණ වැඩිදිනවන කලාවන උපඵජන්තලන්තාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

තරුකර ආණ්ඩුකාර උතුරුකන්තකන්සේගේ ආඥාව ලෙස,

බිච්චිලි. පී. වෙලර්,
වැඩබලන මහසෙනෙවුකාරීන් වහන්සේ.

No. 1,460, N.W. P.

Colonial Secretary's Office,
Colombo, March 23, 1901.

ON Tuesday, May 28, 1901, at 1 o'clock P.M., the Assistant Government Agent for the Puttalam District will put up for sale or settlement, at his office in Puttalam, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Four allotments of land situated in the Kalpitiya division of the Puttalam District of the North-Western Province.

Preliminary plan 1,954.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent. A. R. P.
9891	Narakkali	Bastian Lewis and others	Cocoanut garden	3 1 21
9892	Do.	Annamma	do.	0 0 6
9893	Do.	Anthonyulle Juanpulle	do.	0 0 15
9894	Do.	do.	do.	0 1 7

Upset price,—Rs. 50 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Puttalam.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,460, N.W. P.

වම් 1901 ක්වු මාර්තු මස 23 වෙනි දින කොළඹ මහසෙනෙකාරීන් උත්තරයේ කන්තෝරුවේදී.

වම් දිනවේ පුත්තලම් උපළුපත්කරුන්ගේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1901 ක්වු මැයි මස 28 වෙනි දිනවු අගතරුවාදා 1ව පුත්තලම් කව වෙරියේදී වෙන්දේසිකර විකුණනට නොහොත් නිවැරදිකරනට යෙදෙනවා ඇත.

වම් දිනවේ පුත්තලම් පලාතේ කල්පිටි කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 4ක්.

සිතියම 1,954.

නො.	මම.	අයිතියට කියන්නා.	අන්දම.	අක්කර මහත. යක මිල.
				අ. රු. ප. රු.
9891	කරයක්කල්ලි	බස්තියන් එපිස් සහ අනිත් අගවචන්	පොල්වත්ත	3 1 21 50
9892	එම	අත්තමා	එම	0 0 6 50
9893	එම	අත්තෝනිපුල්ලේ ප්‍රවාන්පුල්ලේ	එම	0 0 15 50
9894	එම	එම	එම	0 1 7 50

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්කරුන් උත්තරයේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා වම් දිනවේ පුත්තලම් උපළුපත්කරුන්ගේගෙන්ද දැනගනට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වගන්සේගේ ආඥාවලෙස,

ඩබ්ලිවු. ඩී. වෙලර්,
වැඩබලන මහසෙනෙකාරීන් මමස.

No. 1,460, N.W. P.

කොළොනියාල සභකීර්තනා ජ්‍යෙෂ්ඨ,
කොලොම්බු, 1901 මැයි මස 23 වන දින.

1901 මැයි මස 28 වන දිනවේ පුත්තලම් උපළුපත්කරුන්ගේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1901 ක්වු මැයි මස 28 වෙනි දිනවු අගතරුවාදා 1ව පුත්තලම් කව වෙරියේදී වෙන්දේසිකර විකුණනට නොහොත් නිවැරදිකරනට යෙදෙනවා ඇත.

4 කාණිත තුරන් මහල, වැට්ටේ මාකානත පුත්තලම් දිස්ත්‍රික්කයේ පිහිටා පිහිටි ප්‍රාදේශීය භූමියකි.

පිහිටි මහල 1,954.

මම.	ප්‍රධානියා.	ඉඩකඩ හිමියන්ගේ නම.	විවරය.	විසාලය. ච. මු. ප.
9891	නරකලි.	වසන්තියාන මුනිසා මහල	විවරය.	3 1 21
9892	එම	අනුමා	එම	0 0 6
9893	එම	අත්තෝනිපුල්ලේ ප්‍රවාන්පුල්ලේ	එම	0 0 15
9894	එම	එම	එම	0 1 7

ඉඩකඩ හිමියන්ගේ නම සඳහන්ව ඇති ප්‍රාදේශීය භූමියකි.

මෙහි ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්කරුන් උත්තරයේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා වම් දිනවේ පුත්තලම් උපළුපත්කරුන්ගේගෙන්ද දැනගනට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වගන්සේගේ ආඥාවලෙස,

ඩබ්ලිවු. ඩී. වෙලර්,
වැඩබලන මහසෙනෙකාරීන් මමස.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.

No. 352, P. OF S.

Colonial Secretary's Office,
Colombo, March 14, 1901.

ON Monday, April 29, 1901, and the following day, at 1 P.M., the Government Agent for the Province of Sabaragamuwa will put up to auction for sale or settlement, at the Pussella Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Ninety-six allotments of land situated in the Uda Pattuwu division of the Ratnapura District of the Province of Sabaragamuwa.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price per Acre. Rs.
				A.	R.	P.	
2	Moragaha-aramba	M. K. Karonchiya	Garden	0	3	33	20
3	Berahagalapahalawatta	do.	do.	0	3	4	20
4	Lianagederawatta	M. W. K. Dinesa	do.	2	1	27	30
6	Migahawatta	B. Babanisa	do.	3	3	34	30
8	Diyabubulagawakumbura	M. K. Karonchiya	Paddy field	0	1	19	30
12	Botalearambe	P. Mangilihamy	Hena and garden	0	2	30	10
13	Bomaluwewatta	do.	Garden	0	1	11	20
14	Elamullewatta	do.	do.	0	3	10	20
15	Delgahawatta	D. T. Kiriyanchiya	do.	1	2	14	20
16	Liyangahawatta	M. K. W. Babanisa	do.	1	1	22	20
18	Nagarawatta	M. K. Karonchiya	do.	0	3	1	20
30	Dimiyangaswatta	D. Puchi Lamaya and others	do.	2	2	36	20
21	Paluwatta	do.	do.	1	1	24	20
Village—Mahawattakanda.							
Preliminary plan 473.							
Village—Endiriyawala.							
22	Imbulwitiyewatta	U. Salonchiya	Garden	2	3	1	20
23	Imbulpitiyedeniya	do.	Deniya	0	2	33	10
24	Imbulpitiyewatta	do.	Garden	0	2	13	20
25	Vedagedeniya	do.	Deniya	0	1	28	10
26	Hapugahadeniya	U. Badapissa and others	do.	0	1	0	10
30	Potukoladeniya	do.	do.	1	0	21	10
31	Kattadipunchilamayagewatta	N. Adiriya	Garden	0	1	20	20
32	Migaha or Alutgederawatta	U. Badapissa and others	do.	2	1	19	20
33	Gallendapallewatta	U. Juwanisa	do.	2	3	36	20
34	Tanipoalgahawatta	U. Juwa	do.	1	2	22	20
36	Udawatta	U. Juwanisa	do.	0	0	35	20
37	Puskolakandewatta	U. Kaluwa	do.	1	1	11	20
38	Koskolakandewatta	W. G. Naidehami	do.	1	0	14	20
39	Hapugahawatta	G. Tambiya	do.	1	2	3	20
40	Millagahawatta	do.	do.	0	1	18	20
43	Ketawalagederawatta	do.	do.	0	1	2	20
45	Pahalagederawatta	S. Samela	do.	0	1	16	20
46	Endagalagederawatta	S. Allisa and others	do.	2	2	12	20
47	Baduwatta	P. Girisa	do.	4	0	33	20
48	Hataraswatta	do.	do.	3	3	33	20
49	Hataraswattekumbura	P. Girisa and others	Paddy field	0	2	34	15
50	Tennewatta	do.	Garden	2	3	11	20
52	Kuttapitiyegederawatta	P. Davita and others	do.	3	1	26	20
53	Galehenagawawatta	G. Sima	do.	0	3	18	20
54	Galhenadeniya	do.	Deniya	0	0	27	10
57	Galgodawatta	T. Janisa	Garden	3	2	29	20
58	Nayawatta	T. Baba and others	do.	1	1	25	20
59	Kurundugahawatta	T. Baba	do.	1	1	20	20
59½	Upasakakandedeniya	T. Baba and others	Deniya	0	0	10	10
60	Egodawatta	T. Juwanisa and others	Garden	0	3	33	20
61	Delgahadeniya	T. Baba	Deniya	0	0	39	10
62	Panwilakumbura	T. Juwanisa	do.	0	1	20	10
63	Moragahahena	Crown	Degadiyana	32	0	0	10
64	Liyangahawatta	G. Karonisa	Garden	0	3	7	20
65	Galagawawatta	G. Karamanisa	do.	0	2	7	20
67	Talagahawatta	G. Karonisa and others	do.	1	0	22	20
68	Galduwatennewatta	do.	do.	2	2	36	20
69	Egodapallewatta	do.	do.	0	3	0	20
72	Panwilawatta	do.	do.	1	2	13	20
73	Kaluhatanayewatta	K. Andiriya and others	do.	2	1	39	20
74	Kumburagawawatta	Lenachchi	do.	1	2	2	20
75	Mahaelagawakumbura	D. Lenachchi	Paddy field	0	2	0	15
76	Okandewatta	P. Davita and others	Garden	1	3	36	20
77	Wewelketiyewatta	do.	do.	2	2	31	20
79	Galagodawatta	P. Babanisa and others	do.	1	0	28	20
80	Tennewatta	Jayatuwa	do.	3	1	36	20
81	Iluktennewatta	S. Allisa and others	do.	1	2	2	20
83	Gallenewatta	P. W. Juwa and others	do.	4	3	39	20
87	Kohiladeniya	S. Allisa	Deniya	0	1	38	10

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price per Acre.			
				Extent.	A. R. P.	Rs.	
Village—Batatota.							
89	Ambagahawatta	K. Wastuhami and others	Garden	6	2	34	20
90	Vidanelagewatta	do.	do.	3	2	38	20
91	Delgahawatta	do.	do.	1	0	3	20
92	Polkotuwawatta	do.	do.	0	3	2	20
94	Bogahawatta	do.	do.	4	1	2	20
95	Delgahadeniyekumbura	K. Serahami and others	Deniya	0	3	4	10
96	Punchilamayageassedduma	K. Punchirala	do.	0	1	0	10
97	Kadawatta	K. Wastuhami	Garden	0	2	38	20
98	Galkotuwawatta	K. Siriwardenehamy	do.	0	0	32	20
100	Tennahenewatta	K. Hetuhami	do.	0	3	34	20
101	Kotapolayakumbura	K. Mangilihami	Paddy field	0	1	10	15
102	Wewelmoderawatta	Gira Etana and others	Garden	2	0	4	20
103	Hinmoderagawakumbura	K. Serahami and others	Paddy field	0	0	10	15
105	Do.	K. Mangilihamy	do.	0	0	36	15
107	Kohiladeniyawatta	K. Kalinguhami	Garden	0	1	22	20
108	Kohiladeniya	do.	Deniya	0	3	5	10
109	Uswattadeniya	K. Setuhami	do.	2	2	26	10
110	Ilukmandiyawatta	P. Gunnahami and others	Garden	3	2	7	20
111	Manankandagawadeniya	K. Punchirala	Deniya	0	3	13	10
114	Ilukmandiyekumbura	P. Juwanhami	Paddy field	0	3	20	10
116	Welipotewatta	K. Gunahami	Garden	1	0	33	20
117	Gangagawawatta	K. Gunahami and others	do.	0	2	11	20
120	Udichohihenapahalawatta	K. Mudalihami	Chena and garden	4	0	0	10
121	Udichohihenedeniya	do.	Deniya	0	1	0	10
124	Bulatwatta	K. Huratalhami	Garden	1	2	20	20
125	Potdeniyawatta	K. Wastuhami	do.	0	1	21	20
126	Do.	do.	do.	1	1	23	20
127	Pelpolawatta	do.	do.	0	2	35	20
128	Gawarikandewatta	P. B. Appuhami	do.	0	3	26	20
130	Muttettuhenawatta	K. Dingiri Menika	do.	0	0	39	20
131	Millagahawatta	K. Mudalihami and others	do.	0	2	3	20
132	Panwilawatta	do.	do.	0	1	18	20
133	Morakotawatta	do.	do.	0	0	38	20
136	Midellewalakumbura	do.	Paddy field	0	3	15	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 352, P. OF S.

වර්ෂ 1901 ජනවාරි මස 14 වෙනි දින කොළඹ

විකුණුකාරීස්ථානයක් සේ කන්දෝරුවේදීය.

සබරගමුව දිසාවේ ඉස්කරුන්ගේ විසින් වෙහෙස කරන සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරව වර්ෂ 1901 ජනවාරි මස 29 වෙනි දිනට සිදු කරන පසුවදීත් පස්වරු 10 පුස්සැල්ලේ කානගමේදී වෙන්දේසිකර විකුණනු ලබන භූමි ප්‍රදේශයක් පිළිබඳව දැන.

සබරගමුව දිසාවේ රක්ෂක පලාතේ කුරුමිකෝරලේ පිහිටා තිබෙන විවිධ ඉඩම්.

සිතියම 473. ගම—මහවත්තකන්ද.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	අන්දම.	අක්කර		
				මහන.	රූ.	
2	මොරගහඅරඹ	ඇම්. කේ. කුරුමිකෝරල	වත්ත	0	3 33	20
3	බෙරගහල පහලවත්ත	එම	එම	0	3 4	20
4	ලියනගෙදරවත්ත	ඇම්. බඩලිච්චි. කේ. දිනේස්	එම	2	1 27	30
6	මහගවත්ත	බී. බඩානියා	එම	3	3 34	30
8	දිගමුල්ලගාමාකුඹුර	ඇම්. කේ. කුරුමිකෝරල	එම	0	1 19	30
12	බෝගලෙඅරඹ	පී. මුනිලිසාමි	ගේන	0	2 30	10
13	බෝගලෙවත්ත	එම	වත්ත	0	1 11	20
14	ඇලමුල්ලෙවත්ත	එම	එම	0	3 10	20
15	දෙල්ගහවත්ත	ඩී. ජේ. කිරිඳිවත්ත	එම	1	2 14	20
16	ලියනගහවත්ත	ඇම්. කේ. බඩලිච්චි. බඩානියා	එම	1	1 22	20
18	කාගරවත්ත	ඇම්. කේ. කුරුමිකෝරල	එම	0	3 1	20
20	දිගමුල්ලෙවත්ත	ඩී. ප්‍රමිලමා සහ තවත්	එම	2	2 36	20
21	පාච්චවත්ත	එම	එම	1	1 24	20
ගම—ඇඳිරිගමුව.						
22	ඉඹුල්ලිපිටියේවත්ත	සී. සලෝකියා	එම	2	3 1	20
23	ඉඹුල්ලිපිටියේදෙවන	එම	දෙවන	0	2 33	10
24	ඉඹුල්ලිපිටියේවත්ත	එම	වත්ත	0	2 13	20
25	වෙදගේදෙවන	එම	දෙවන	0	1 28	10
26	හපුගලදෙවන	සී. බඩපිස්සා සහ තවත්	එම	0	1 0	10
30	පොකුකොලදෙවන	එම	එම	1	0 21	10

නො.	ඉඩමේ නම.	අයිතිකරු කී නම.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර සහ මිල. රු.
31	කව්වසිපුංචිලමයාගේ වත්ත	ඇන්. එදිරිසා	වත්ත	0 1 20	20
32	මීගහ නොහොක් අළුත් ගෙදරවත්ත	යු. බඩපිස්සා සහ තවත්	එම	2 1 19	20
33	ගල්ඇන්දපල්ලෙ වත්ත	යු. පුටුකිසා	එම	2 3 36	20
34	වම්පොල්ගහවත්ත	යු. පුටුකිසා	එම	0 2 22	20
36	උඩවත්ත	යු. පුටුකිසා	එම	0 0 35	20
37	පුස්කොලකන්දෙවත්ත	යු. කළුමා	එම	1 1 11	20
38	කොස්කොලකන්දෙවත්ත	එච්. ජී. කෙනෙදොම	එම	1 0 14	20
39	හපුගහවත්ත	ජී. තමිසා	එම	1 2 3	20
40	මල්ලගහවත්ත	එම	එම	0 1 18	20
43	කැවවලගෙදරවත්ත	එම	එම	0 1 2	20
45	පහලගෙදරවත්ත	ඇස්. ආමෙලා	එම	0 1 16	20
46	ඇඳගලගෙදරවත්ත	ඇස්. අල්ලියා සහ තවත්	එම	2 2 12	20
47	බදුවත්ත	පී. ගිරිසා	එම	4 0 33	20
48	හතරුස්වත්ත	එම	එම	3 3 33	20
49	හතරුස්වත්තෙ කුඹුර	එම සහ තවත්	කුඹුර	0 2 34	15
50	තැන්තේවත්ත	එම	වත්ත	2 3 11	20
52	කුච්චපිටියෙගෙදරවත්ත	පී. දුමිනා සහ තවත්	එම	3 1 26	20
53	ගල්ලේතොටාවත්ත	ජී. සීලා	එම	0 3 18	20
54	ගල්ලේතේදෙනිය	එම	දෙනිය	0 0 27	10
57	ගල්ලොඩවත්ත	පී. ජනිසා	වත්ත	3 2 29	20
58	නාගවත්ත	පී. බඩා සහ තවත්	එම	1 1 25	20
59	කුරුදුගහවත්ත	පී. බඩා	එම	1 1 20	20
59½	උපාසකකන්දෙදෙනිය	එම සහ තවත්	දෙනිය	0 0 10	10
60	එගොඩවත්ත	පී. පුටුකිසා සහ තවත්	වත්ත	0 3 33	20
61	දෙල්ගහදෙනිය	පී. බඩා	දෙනිය	0 0 39	10
62	පත්විලකුඹුර	පී. පුටුකිසා	එම	0 1 20	10
63	මොංගහතේන	ගණ්ඩුව	දෙගහිත	32 0 0	10
64	ලියන්ගහවත්ත	ජී. කරෝනිසා	වත්ත	0 3 7	20
65	ගලගාචාවත්ත	ජී. කරමානිසා	එම	0 2 7	20
67	තලගහවත්ත	ජී. කරෝනිසා සහ තවත්	එම	1 0 22	20
68	ගල්ලුවේතැන්තේවත්ත	එම	එම	2 2 36	20
69	එගොඩපල්ලෙවත්ත	එම	එම	0 3 0	20
72	පත්විලවත්ත	එම	එම	1 2 13	20
73	කළුතොටාවත්ත	කේ. අන්දිරිස සහ තවත්	එම	2 1 39	20
74	කුඹුරගාචාවත්ත	ලේනවිච්චි	වත්ත	1 2 2	20
75	මහඇලගාචාකුඹුර	ඩී. ලේනවිච්චි	කුඹුර	0 2 0	15
76	මිකන්දෙවත්ත	ජී. දුමිනා සහ තවත්	එම	1 3 36	20
77	වේවැල්කැටියෙවත්ත	එම	එම	2 2 31	20
79	ගලගොඩවත්ත	පී. බඩානිසා සහ තවත්	එම	1 0 28	20
80	තැන්තේවත්ත	ජයතුටා	එම	3 1 36	20
81	ඉළුකැන්තේවත්ත	ඇස්. අල්ලියා සහ තවත්	එම	1 2 2	20
83	ගල්ලෙතේවත්ත	පී. බඩ්ලිවි. පුටුකිසා සහ තවත්	එම	4 3 39	20
87	කොහිලදෙනිය	ඇස්. අල්ලියා	දෙනිය	0 1 38	10
		ගම—බවතොට.			
89	අඹගහවත්ත	කේ. චන්ද්‍රානි සහ තවත්	වත්ත	6 2 34	20
90	පීදකලාගෙවත්ත	එම	එම	3 2 38	20
91	දෙල්ගහවත්ත	එම	එම	1 0 3	20
92	පොල්කොටුවෙවත්ත	එම	එම	0 3 2	20
94	බෝගහවත්ත	එම	එම	4 1 2	20
95	දෙල්ගහදෙනියකුඹුර	කේ. සැරතාමි සහ තවත්	දෙනිය	0 3 4	10
96	පුත්විලමයාගේඅස්සැද්දම	කේ. පුත්විල	එම	0 1 0	10
97	කඩවත්ත	කේ. වස්තුනාමි	වත්ත	0 2 38	20
98	ගල්කොටුවාවත්ත	කේ. සිරිවර්දනනාමි	එම	0 0 32	20
100	තැන්තේතේවත්ත	කේ. භේතුනාමි	එම	0 3 34	20
101	කොටපොලොකුඹුර	කේ. මංගිලිනාමි	කුඹුර	0 1 10	15
102	වේවැල්මෝදරවත්ත	ගිරිඑකනා සහ තවත්	වත්ත	2 0 4	20
103	සීන්මෝදරගාචාකුඹුර	කේ. සැරතාමි සහ තවත්	කුඹුර	0 0 10	15
105	එම	කේ. මංගිලිනාමි	එම	0 0 36	15
107	කොහිලදෙනියේවත්ත	කේ. කලිඟුනාමි	වත්ත	0 1 22	20
108	කොහිලදෙනිය	එම	දෙනිය	0 3 5	10
109	උස්වත්තේදෙනිය	කේ. භේතුනාමි	එම	2 2 26	10
110	ඉළුකැන්තේවත්ත	පී. ගුණනාමි සහ තවත්	වත්ත	3 2 7	20
111	මහස්කන්දගාචාදෙනිය	කේ. පුත්විල	දෙනිය	0 3 13	10
114	ඉළුකැන්තේවත්ත	පී. පුත්විල	කුඹුර	0 3 20	10
116	වැලිපොතේවත්ත	කේ. ගුණනාමි	වත්ත	1 0 33	20
117	ගහගාචාවත්ත	එම අග සහ තවත්	එම	0 2 11	20
120	උඩවිච්චිතේවත්ත	කේ. මුදලිනාමි	හේනසහවත්ත	4 0 0	10
121	උඩවිච්චිතේවත්ත	එම	දෙනිය	0 1 0	10

නො.	ඉඩමේ නම.	අයිතිකම් කිහිපයා.	අන්දම.	මහත.		අක්කර ගත මිල.
				අ. රු. ප.	රු.	
124	මුලත්වත්ත	කේ. හුරන්දර මි	වත්ත	1	2 20	20
125	පොත්දෙණියේවත්ත	කේ. වස්තුහාමි	එම	0	1 21	20
126	එම	එම	එම	1	1 23	20
127	පැල්පොලවත්ත	එම	එම	0	2 35	20
128	ගවරිකන්දේවත්ත	පී. බී. අප්පහාමි	එම	0	3 36	20
130	මුත්තේවිටුසේවත්ත	කේ. පිංචිරිමැණිකේ	එම	0	0 39	20
131	මිල්ලාගවත්ත	කේ. මුදලිහාමි සහ තවත්	එම	0	2 3	20
132	පත්විලවත්ත	එම	එම	0	1 18	20
133	මොරකොවවත්ත	එම	එම	0	0 38	20
136	මදෙල්ලවලකුඹුර	එම	කුඹුර	0	3 15	20

මෙම ඉඩම් සම්බන්ධ වැඩිදුර කාරණා මිනිස්සොරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානතුමාගෙන්ද, විකිනීමේ කොන්දේසිය සම්බන්ධ කාරණා සපරහමු පලාතේ ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයාත් සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුභර ආණ්ඩුකාර උතුමාසත්වතත්සේගේ ආඥාව ලෙස,
 ඩබ්ල්. ඩී. වෙලර්,
 වැඩබලන මහසෙනෙහිපාලි වම්හ.

AND ACQUISITION NOTICES.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the extension of the Park, to wit:—

Preliminary plan 4,970. Village—Nuwara Eliya.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.		
				A.	R.	P.
T 819	Westland	Patna and swamp	Mr. G. W. White	7	2	33
U 819	Trevine	Patna	Major C. E. H. Symons	3	3	1
V 819	Ferncliffe	Patna and garden	Mr. F. C. Loos	4	0	19
T 819½	Westland	Patna and swamp	—	0	2	5·75

hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Nuwara Eliya Kachcheri on April 10, 1901, at 12 o'clock noon, and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Nuwara Eliya Kachcheri,
 March 9, 1901.

E. M. DE C. SHORT,
 Assistant Government Agent.

මේ 1876 ක්වු අමුරුද්දේ පොම්මර 3නේ ආඥාවනුයේ ගත්වෙති වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්ත කට, ඒකම් :—පාර්ක් එක දිසිකෙරුව පිණිස. මෙහි පහත සඳහන්වෙහ ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "මේ 1876 දේ ඉඩම් ලබාගැනීමේ ආඥාවනුයේ" ගවෙති කාණ්ඩයේ කරතිබෙන පංචාර්තු වල ප්‍රකාරයට කාරකමත්ත්‍රිසභාවේ මත්ත්‍රණය ඇතුළු උතුමාසත්වතත්සේගෙන් කිසිආකාර මට අණලැබී තිබේ, ඒ ඉඩම් නම් :—

සිතියම 4,970. ගම—නුවරඑළිය.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම් කිහිපයා.	මහත.	
				අ. රු. ප.	රු.
T 819	වැස්විලැන්හි	පහත සහ මඩවලුර	පී. ඩබ්ලිව්. වයිට්හෙස්ටන්	7	2 33
U 819	මුල්ලි	පහත	සී. ජී. එම්. සිමන්ස්මන්	3	3 1
V 819	ෆර්ක්ලිෆ්	පහත සහ වත්ත	ඇෆ්. සී. ලෝස්	4	0 19
T 819½	වැස්විලැන්හි	පහත සහ මඩවලුර	—	0	2 5·7

එබැවින් ඉඩම් අයිතිකරගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙනබව පොදුජනතාව දැනගැනීම සඳහන්වෙති වගන්තියේ බිහාර කිබෙන හැරියට මෙයින් දැනුම්දෙමි.

ඉහතකී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සැමදෙනම හමුත්ම නොහොත් හමුත් වෙනුවට ක්‍රියාකරණ අග මේ 1901 ක්වු අප්‍රේල් මස 10 වෙනි දින දවල් 12නේ කතිසමව නුවරඑළියේදී මා ඉදිරිපිටව පැමින ඒ කොසි අන්දමේ අයිතිවාසිකම්ද කිසා කිසාසිටිත්ව බිහාරා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණනක් ඒවා ඇත්තාවූ හමුත්සේ අයිතිකමේ නොරතුරු කිසාසිටිත්ව බිහාරාව මෙයින් දැනගත යුතුයි.

මේ 1901 ක්වු මාර්තු මස 9 වෙනි දින නුවරඑළියේ කවිවෙරියේදී.

ජී. ඇම්. ද සී. ශෝර්ට්,
 ආණ්ඩුවේ උපඒජන්ත වම්හ.

1876 ம் (நடு)-த்து 3 ம் இலக்கச்சட்டத்தினது 7 ம் பிரிவின் பிரகாரம் சிங்காரவனத்தை பெரிதாக குட்படிக்காக என்னும் பகிரங்கதேவைக்கு வேண்டியதான பின்னர்ச்சொலப்படும் காணிகளை, அந்தாவது :-

குண்டு.	பிரதமபடதது இலக்கம் 4,970. குறிச்சி—நுவரளவியா.	விசாலம்.	
காணியினது பெயர்.	விடரம்.	உரித்தாளியின் பெயர்.	
T 819	வெஸ்ட்லேன்ட் பத்தனையும் சேற்றுநிலம்	ஜி. டப்ளிடி. வைட துரை	7 2 33
U 819	ந்றிராவீன் பத்தனை	டேஜர் சி. யீ. ஏச்.	3 3 1
V 819	பேர்ன்கிவிவ் பத்தனையும் தோட்டமும்	சிமனஸ்	4 0 19
T 819½	வெஸ்ட்லேன்ட் பத்தனையும் மேற்றுநிலம்	எப். சி. லூஸ் துரை	0 2 5.75

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் (நடு)-த்துக் காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார எண்ணியிருக்கிறார் எனபதை 7 ம் பிரிவின்படி வேண்டிய பிரகாரம் நான இசனைக்கொண்டு பிரசித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறித்த காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரர் மூலமாய் 1901 ம் (நடு) சித்திரைமாதம் 10 ந் தேதியிலன்று 12 மணிக்கு நுவரளவியா கச்சேரியில் என முன்பாக வெளிப்பட்டுத் தத்தமக்கு அக்காணிகளிலுள்ள உடத்தைகளினது தன்மையையும் அவ்வுடத்தைகளுக்காய்த தாம சாதிகளும் உரித்துகளின தொகையையும் அவ்வாறும்படி சொல்லுமபடி இதனால் அவர்களிடத்திற்கேட்டுக்கொள்ளப்படுகின்றது.

நுவரளவியா கச்சேரி,
1901 ம் (நடு) பத்னிமீஸ் 9 ந் உ.

ஈ. எம். டி. ஷோட,
உதவி அரசாட்சி ஏசன்டு.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for metal quarries, to wit:—

Preliminary plan 4,960. Village—Kotmale.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.
E 819	Sentulapatna	Tea and old quarry	Proprietor of Lindula estate	A. R. P. 0 0 33

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land. All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at Nuwara Eliya Kachcheri on April 30, 1901, at 12 noon, and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Nuwara Eliya Kachcheri,
March 21, 1901.

E. M. DE C. SHORT,
Assistant Government Agent.

1876 ன்நடு து 3 ம் இலக்கச்சட்டத்தினது 7 ம் பிரிவின் பிரகாரம் சிங்காரவனத்தை பெரிதாக குட்படிக்காக என்னும் பகிரங்கதேவைக்கு வேண்டியதான பின்னர்ச்சொலப்படும் காணிகளை, அந்தாவது :-

பிரதமபடதது இலக்கம் 4,960. குறிச்சி—கொத்தமல.

குண்டு.	காணியினது பெயர்.	விவரம்.	உரித்தாளியின் பெயர்.	விசாலம்.
E 819	செந்துப்பத்தன	தேயிலையும் பழைய கல்லு கிண்டி எடுக்கும் குழிகள்	வினாடுலா தோட்டத்தின் உரித்தாளியான துரை	0 0 33

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் (நடு)-த்துக் காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார எண்ணியிருக்கிறார் எனபதை 7 ம் பிரிவின்படி வேண்டிய பிரகாரம் நான இசனைக்கொண்டு பிரசித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் (நடு)-த்துக் காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார எண்ணியிருக்கிறார் எனபதை 7 ம் பிரிவின்படி வேண்டிய பிரகாரம் நான இசனைக்கொண்டு பிரசித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

1876 ன்நடு து 3 ம் இலக்கச்சட்டத்தினது 7 ம் பிரிவின் பிரகாரம் சிங்காரவனத்தை பெரிதாக குட்படிக்காக என்னும் பகிரங்கதேவைக்கு வேண்டியதான பின்னர்ச்சொலப்படும் காணிகளை, அந்தாவது :-

பிரதமபடதது இலக்கம் 4,960. குறிச்சி—கொத்தமல.

குண்டு.	காணியினது பெயர்.	விவரம்.	உரித்தாளியின் பெயர்.	விசாலம்.
E 819	செந்துப்பத்தன	தேயிலையும் பழைய கல்லு கிண்டி எடுக்கும் குழிகள்	வினாடுலா தோட்டத்தின் உரித்தாளியான துரை	0 0 33

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் (நடு)-த்துக் காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார எண்ணியிருக்கிறார் எனபதை 7 ம் பிரிவின்படி வேண்டிய பிரகாரம் நான இசனைக்கொண்டு பிரசித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for a site for a market, to wit:—

Preliminary plan 5,589. Village—Kaluwella.
Description—Mud permanent wall with tiled roof.

Lot.	Name.	Name of Claimant.	Extent.		Remarks.
			A.	R. P.	
Z 527	House No. 210	W. W. Cornelis Appu	0	0 1-87	The owner claims only the building
A 528	House No. 211	H. P. Don Louis	0	0 0-87	do.
B 528	House No. 212	M. M. Alia Markar	0	0 0-87	The front portion has cadjan frontage
C 528	House No. 213	do.	0	0 1-37	do.
Description—Mud hut.					
D 528	—	W. W. Cornelis Appu	0	0 0-25	Claimed by the portion of Z 527
Description—Nil.					
E 528	Kaluwellewatta or Manapetigewatta	A. K. de Silva, K. L. M. A. L. Markar, and M. L. M. A. Markar	0	0 10-50	Undivided property containing two cocconut trees
Description—Brick cemented floor.					
F 528	Barbecue	K. L. M. A. L. Markar	0	0 1-12	Claimed by owner of lot I 528
Description—Mud permanent wall with tiled roof.					
G 528	House No- 217	M. L. M. A. Markar	0	0 1-62	—
H 528	House No. 216	Do.	0	0 1-31	—
I 528	House No. 215	K. L. M. A. L. Markar	0	0 2-68	—
J 528	House No. 214	A. Kythan de Silva	0	0 2-50	—
Total ...			0	0 24-96	

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Galle Kachcheri on April 23, 1901, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Galle Kachcheri,
March 22, 1901.

HARRY E. BEVEN,
for Government Agent.

පි 1876 ක්වු අවුරුද්දේ නොමිමර 3 වේ ආඥාපටුයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, එනම්:—කඩසන්දියක් සෑදීම පිණිස මෙහි පහත සඳහන්වෙන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "විසි 1876 වේ ඉඩම් ලබාගැනීමේ ආඥාපටුයේ" හවෙනි කාණ්ඩයේ කර තිබෙන පංචාර්ථවල ප්‍රකාරයට කාරක මන්ත්‍රිසභාවේ මන්ත්‍රණය ඇතුළු ලකුමානත්වකන්සේයෙන් නිසිආකාර මට අණලැබී තිබේ, ඒ ඉඩම් කම්:—

සිතියම 5,589. ගම—කළුමැලිල. අත්දම—ලඵ සොයාපු මැරි බිත්තිවලින් සාදා තිබෙන.

නො.	ඉඩමේ නම.	අයිතිකම කීන්පනා.	මහත.	වෙනත්	
			අ. ර. ප.	කිසිවු කාරනා.	
L 527	නෝමර 210 ගෙය	බිඹලිච්චි. වඹලිච්චි. කොර්නෙලියස්අප්පු	0	0 1-87	අයිතිකාරයා ගෙට පමණක් අයිතිකම් කීපති
A 528	එම 211 එම	එච්. පී. දෙස ඵච්චි	0	0 0-87	එම
B 528	එම 212 එම	ඇම්. ඇම්. ඇලියා මාර්කාර්	0	0 0-87	ගෙයි ඉස්සරඅහ පැත්ත පොල්අතුය එම
C 528	එම 213 එම	එම	0	0 1-37	එම
අත්දම—මැරිවලින් සාදපු ගෙය.					
D 528	—	බිඹලිච්චි. වඹලිච්චි. කොර්නෙලියස්අප්පු	0	0 0-25	නෝමර Z 527 අයිතිකාරයා අයිති කම් කීයයි
E 528	කළුමැලිලේවත්ත නොහොත් මහ පිරිගෙවත්ත	ඒ. කේ. ද සිල්වා, කේ. ඇල්. ඇම්, ඒ. ඇල්. මාර්කාර් සහ ඇම්. ඇල්. ඇම්. ඒ. මාර්කාර්	0	0 10-50	නොබෙදුපු ඉඩම, පොල්හස් දෙකක් තිබේ
අත්දම—ගඩොල් අල්ලාපු බිම.					
F 528	බාර්බර්ගෙ	කේ. ඇල්. ඇම්. ඒ. ඇල්. මාර්කාර්	0	0 1-12	නෝමර I 528 අයිතිකාරයා අයිති කම් කීපනවා
අත්දම—ලඵ සොයාපු මැරි බිත්ති.					
G 528	නෝමර 217 ගෙය	ඇම්. ඇල්. ඇම්. ඒ. මාර්කාර්	0	0 1-62	
H 528	එම 216 එම	එම	0	0 1-31	
I 528	එම 215 එම	කේ. ඇල්. ඇම්. ඒ. ඇල්. මාර්කාර්	0	0 2-68	
J 528	එම 214 එම	ඒ. කසිහන් ද සිල්වා	0	0 2-50	
Total ...			0	0 24-96	

එබැවින් ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනතාව දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ බහුකර තිබෙන ආර්ථයට මෙයින් දැනුම්දෙමි.

SALES OF ARRACK, TOLL, AND OTHER RENTS.

NOTICE is hereby given that the under-mentioned Toll Rent of the Chilaw District from May 1 to December 31, 1901, will be put up for sale at the Chilaw Kachcheri on Monday, April 15, 1901, at 1 o'clock P.M.

The purchaser will be required to deposit quarter of the purchase amount in cash, and should the offer be accepted by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or in cash one-third of the whole purchase amount, within thirty days from the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer.

Further information can be obtained on application to the Assistant Government Agent.

Road.

Nathandiya-Dunkunawa.

F. C. FISHER, Government Agent. Kurunegala Kachcheri, March 22, 1901.

මෙයින් දැනුම් දෙන්නේනම් වසී 1901 ක්වු මැයි මස 1 වෙනි දින සිට දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා කාලයකට පලාමත දිස්ත්‍රික්කයේ මෙහි

පහත සඳහන් කරණ නොවුපල් රේන්දස වසී 1901 ක්වු අප්‍රේල් මස 15 වෙනි දින සඳුදා දවල් 1කේ කති සමට පලාමත කවිවේරියේදී විකිණීමට දමනු ලැබේ.

ගැණුම් මුදලෙන් හතරෙන් පංඟුවක් ගැණුම්කාරයා විසින් කාසියෙන් බිඳිව බිනැය. තවද ඉල්ලීම ගරු කර ආණ්ඩුකාරයාගේ වගකීමේ විසින් ඒත්තුගත්තේ විනම්, මුළු ගැණුම් මුදලෙන් අඩියකට ඒත්තුගත ඇප හෝ කාසියෙන්නම් මුළු ගැණුම් මුදලෙන් තුනෙන් කොටසක් හෝ ඔහුගේ ඉල්ලීම ආණ්ඩුකාරයාගේ වගකීමේ විසින් ඒත්තුගත්තාලද බවට දැන්වීම ඔහු විසින් බාරගත් තිස්දවසක් ඇතුලතදී දෙන්නට බිනැය.

වැඩිදුර කාරණා ආණ්ඩුවේ උපද්වනලත්තාන්සේගෙන් දැනගත්ව පුළුවන.

පාර රේන්දස.

තාත්තන්සිය, දුක්කන්සාව.

ඇප්. සී. පිපර්, ඒත්තනලත්තාන්සේ.

වසී 1901 ක්වු මාර්තු මස 22 වෙනි දින කුරුමාගල කවිවේරියේදී.

MISCELLANEOUS NOTICES.

THE Government Agent, North-Central Province, Anuradhapura, will until April 20 next, at noon, receive sealed tenders for the rights to collect the following forest produce during 1901; and should no tender be accepted will on April 20 next, at 1 P.M., put up such rights to public auction at the Kachcheri, Anuradhapura. The rights of the following Palatas will be sold respectively or in one lot:—

- 1. Nuwaragam Palata. 2. Kalagam Palata. 3. Hurulu Palata. 4. Tamankaduwa.

- 1. The right to collect honey and wax. 2. The right to collect ranawara and wempadam bark. 3. The right to collect nux vomica and iluppai or mi seed. 4. The right to collect chiretta, binkohomba or nilla vembu. 5. The right to collect tirikondal or ehala bark.

Further particulars can be obtained on application to the Government Agent, North-Central Province, Anuradhapura.

J. W. ROBERTSON, for Government Agent.

Anuradhapura Kachcheri, March 21, 1901.

පහත දක්වන පලාත්වල අයිතිවාසිකම් වෙත වෙතම නොහොත් එකට විකුණන්නට යෙදෙනවා ඇත.

- 1. නුවරගම්පලාත. 2. කලාගම්පලාත. 3. හුරුළුපලාත. 4. තමන්කඩුව.

1. මීපැති සහ මීඉරි එකතුකරගැනීමේ අයිතිවාසිකම.

2. රනවර සහ වෙම්පඩිම් පොතු එකතුකර ගැනීමේ අයිතිවාසිකම.

3. කදුරු සහ ඉළුප්පෙ ගෙවත් මිආට එකතුකර ගැනීමේ අයිතිවාසිකම.

4. මිරිටිට, නිල්ලුවෙමු දෙවත් බිත්කොහොඹ එකතුකරගැනීමේ අයිතිවාසිකම.

5. කිරිකොන්බල් ගෙවත් ඇඟලපොතු එකතුකර ගැනීමේ අයිතිවාසිකම.

මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු උතුරු මොර දිසාවේ අනුරධපුරේ ඒත්තනලත්තාන්සේගෙන් ඉල්ලුම් කලාම දැනගත්ව පුළුවන.

ජේ. ඩබ්ල්යු. රෙබර්ට්සන්, ආණ්ඩුවේ ඒත්තනලත්තාන්සේ වෙනුවට.

වසී 1901 ක්වු මාර්තු මස 21 වෙනි දින අනුරධපුරේ කවිවේරියේදී.

වසී 1901කේ අවරුද්ද තුලදී මෙහි පහත සඳහන්වූ කැලැල්ලා එකතුකර ගැනීමේ අයිතිවාසිකම් ලබාගැනීමට උතුරු මොර දිසාවේ අනුරධපුරේ ඒත්තනලත්තාන්සේ විසින් මුදලක් වැන්ඩර් පත්‍ර, ලබන අප්‍රේල් මස 20 වෙනි දින වනතුරු බාරගන්නට යෙදෙනවා ඇත. තවද ඒ බාරගන්නාලද වැන්ඩර් පත්‍රවලින් යම් එකක් ඒත්තුගත්ව නොගෙදුනොත් එම අප්‍රේල් සම 20 වෙනි දින පස්වරු 1කේ කතිසමට එම අයිතිවාසිකම් අනුරධපුරේ කවිවේරියේදී ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන්නට යෙදෙනවා ඇත. මෙහි

වැඩමත්තිය මාකාණත්තා ආපාද්දි ඉපණ්ඩ 1901 ම් ඉණ්ඩල් පිණ් වරුම කාද්ඩ වරුමාණක් ක්කේප්පොප්පත්තරු කේඛ්කේ 1901 ම් ඉණ්ඩ සිත්තිකාරා 20 ක් කිකති මත්තියාණම වාරාක් තුම පත්තීකකොණ්ඩ අක්කේඛ්කේගිල් යාතර මොණ්තරා ජෙත්තරුකොණ්ඩාඛ්ඩල් 1901 ම් ඉණ්ඩ වරුකිත් සිත්තිකාරා 20 ක් කිකති පිත්ත කල් 1 මණ්නිකුරු අක්කාද්ඩ වරුමාණක්කේප්

சேர்க்கும் தத்துவங்களை அனுராசபுரக் கச்சேரியில் பிரசுரித்த ஏலத்தால் விற்பார்.

பின்வரும் பளாத்தைகட்கு அரசாட்சி ஏசண்டிவினுடைய மேற்பார்வைக்குக் கீழிருக்கும் பகுதிகளில் காட்டுவருமானங்களைச் சேர்க்கும் தத்துவங்களை ஒவ்வொன்று வேறையாக அல்லது ஒன்றாக விற்கப்படும்:—

- (1) துவாசம்பளாத்தை.
- (2) கலகம்பளாத்தை.
- (3) குருளுப்பளாத்தை.
- (4) தம்மன்கடுவா.

1. தேன், மெழுகு எடுக்குந் தத்துவம்.
2. நனவறப்பட்டடை, வேட்படம்பட்டடை எடுக்குந் தத்துவம்.
3. காஞ்சூங்கொட்டை, இலுப்பைக்கொட்டை எடுக்குந் தத்துவம்.
4. சிரட்டை, நிலவேம்பு எடுக்குந் தத்துவம்.
5. திரிக்கொண்டல் எடுக்குந் தத்துவம்.

அனுராசபுரம் அரசாட்சி ஏசண்டிவிடம் இன்னும் விபரங்களை கேட்டறிந்துகொள்ளலாம்.

ஜே. டபிள்யூ ரெபட்சன்,
அரசாட்சி ஏசண்டிக்காக.

அனுராசபுரக் கச்சேரி,
1901 ம் (நடு) பங்குனிமீ 21 ன் உ.

NOTICE is hereby given that sealed tenders, marked on the envelopes "Tender to transport Timber," will be received by the Assistant Conservator of Forests, Northern Circle, Vavuniya, up to 12 o'clock noon on Saturday, April 27, 1901, from persons willing to contract for the under-mentioned work:—

To transport 200 satin logs from Elephant Pass to Jaffna, and thence to Colombo, or both together.

1. The logs are squared, and are between 14 and 20 ft. in length and between 4 ft. 6 in. to 6 ft. in girth.
2. The tenderer should state at what rate he will transport each log from Elephant Pass to Jaffna and from Jaffna to Colombo, or for both work.
3. The tenderer should state the time within which he will undertake to complete the work, after he has been informed that the logs are ready for transport.
4. The Assistant Conservator of Forests, Northern Circle, reserves to himself the right, without question, to accept or reject all or any tender.
5. Further information can be obtained from the Assistant's Conservator's Office, Vavuniya.

H. P. C. ARMITAGE,
Assistant Conservator of Forests.

Assistant Conservator's Office,
Vavuniya, March 15, 1901.

இதன் கீழ் சொல்லப்படும் மாங்களை ஏற்று மதிசெய்கிறதற்கு ஒப்பந்தம் எடுக்கப் பிரியமுள்ளவர்களிடமிருந்து 1901 ம ஆண்டு சித்திரை மாதம் 27 ன் திகதி சனிக்கிழமை காலமே 12 மணி வரையில் முத்திரை வைக்கப்பட்ட கேள்விப்பட்டிருக்கின்ற உதவி காட்டு ஏசன்றுத்துரை அவர்களால் விளங்குகுளத்தில் வாங்கப்படும்.

200 முத்திரை மாங்களை ஆனையிறவிருந்து கடல்மார்க்கமாய் யாழ்ப்பாணத்துக்குக் கொண்

டுபோகவும் அங்கிருந்து கொழும்புக்குக் கொண்டிபோகவும் அல்லது இருவேலைக் கொழும்புக் கவும்.

1. மாங்கள் பாடுவெட்டப்பட்டவை, அவைகளின் நீளம் 14 அடி துவக்கம் 20 அடி வரையிலும், சுற்று 4½ அடி துவக்கம் 6 அடி வரையிலும் உள்ளது.

2. கேள்விக்காரர் மாம் ஒன்று என்னவித மாய் ஆனையிறவிருந்து யாழ்ப்பாணத்துக்குக் கொண்டிபோகக் கூடுமென்றும், யாழ்ப்பாணத்திலிருந்து கொழும்புக்கு என்னவிதமாய்க் கொண்டிபோகக் கூடுமென்றும் அல்லது இருவேலைக் கொழும்புக்கவும் கேட்கலாம்.

3. மாங்கள் ஏற்றுமதிக்கு ஆயித்தமாயிருக்குதென்று அறிவிக்கப்பட்ட எவ்வளவுகாலத்துக்குள் மாங்களை ஏற்றுமதிசெய்து முடிக்கக் கூடுமென்றும் கேள்விப்பட்டிருக்கின்ற காட்டவேண்டியது.

4. உதவிக் காட்டு ஏசன்றுத்துரை அவர்களுக்கு கேள்விப்பட்டிருக்கின்ற ஏற்றுக்கொள்ள அல்லது தள்ளுகிறதற்கு உரித்தனாடு.

5. இதைப்பற்றிய வேறு விஷயங்கள் விளங்குளத்தில் உதவிக் காட்டு ஏசன்றுத்துரையுடைய கந்தோரில் அறிந்துகொள்ளலாம்.

எச். பி. சி. ஆர்மிட்டேஜ்,
உதவிக் காட்டு ஏசண்டுத்துரை.

உதவிக் காட்டுத்துரை கந்தோர்,
விளங்குளம், 1901 ம (நடு) பங்குனிமீ 15 ன் உ.

NOTICE is hereby given that sealed tenders, marked on the envelopes "Tender to transport Timber," will be received by the Assistant Conservator of Forests, Northern Circle, Vavuniya, up to 12 o'clock noon on Saturday, April 27, 1901, from persons willing to contract for the under-mentioned work:—

To transport 50 karumpanicha logs from Mullaittivu Customs to Colombo.

1. The logs are between 14 and 25 ft. in length and between 4 to 6 ft. in girth.
2. The tenderer should state at what rate he will transport per log from Mullaittivu to Colombo.
3. The tenderer should state the time within which he will undertake to complete the work, after he has been informed that the logs are ready for transport.
4. The Assistant Conservator of Forests, Northern Circle, reserves to himself the right, without question, to accept or reject all or any tender.
5. Further information can be obtained from the Assistant Conservator's Office, Vavuniya.

H. P. C. ARMITAGE,
Assistant Conservator of Forests.

Assistant Conservator's Office,
Vavuniya, March 14, 1901.

இதன் கீழ் சொல்லப்படும் மாங்களை ஏற்று மதிசெய்கிறதற்கு ஒப்பந்தம் எடுக்கப் பிரியமுள்ளவர்களிடமிருந்து 1901 ம ஆண்டு சித்திரை மாதம் 27 ன் திகதி சனிக்கிழமை காலமே 12 மணி வரையில் உதவிக் காட்டு ஏசன்றுத்துரை

அவர்களால் விளங்குளத்தில் முத்திரை வைக்கப்பட்ட கேள்விப்பத்திரங்கள் வாங்கப்படும்.

50 கரும்பனிச்சை மாங்களை முல்லைத்தீவுத் துறைமுகத்திலிருந்து கொழும்புக்குக் கொண்டிப்போகிறதற்கு.

1. மேற்சொல்லப்பட்ட மாங்கள் 14 அடி தொடக்கம் 25 அடி வரையில் நீளமுள்ளதும் 4 அடி தொடக்கம் 6 அடி வரையிலும் சுற்று உள்ளது.

2. கேள்விக்காரர் மரம் ஒன்று என்னவித மரம் முல்லைத்தீவிலிருந்து கொழும்பில் கொடுக்கக்கூடுமென்று கேள்விப்பத்திரத்தில் காட்ட வேண்டியது.

3. மாங்கள் ஏற்றுமதிக்கு ஆயித்தமாய் இருக்குதென்று அறிவிக்கப்பட்ட எவ்வளவுகாலத்துக்குள் மாங்களை ஏற்றுமதிசெய்து முடிக்கக் கூடுமென்றும் கேள்விப்பத்திரத்தில் காட்டவேண்டியது.

4. உதவிக் காட்டு ஏசன்றுத்துரை அவர்களுக்கு கேள்விப்பத்திரத்தை ஏற்றுக்கொள்ள அல்லது தள்ளுகிறதற்கு உரித்துண்டு.

5. இதைப்பற்றிய வேறு விஷயங்கள் விளங்குளத்தில் உதவிக் காட்டு ஏசன்றுத்துரை அவர்களுடைய கந்தோரில் அறிந்துகொள்ளலாம்.

எச். பி. சி. ஆர்மிட்டேஜ்,
உதவிக் காட்டு ஏசன்றுத்துரை.

உதவிக் காட்டுத்துரை கந்தோர்,
விளங்குளம், 1901 ம் (வ) பங்குனி 14 ன் உ.

அவர்களால் விளங்குளத்தில் முத்திரை வைக்கப்பட்ட கேள்விப்பத்திரங்கள் வாங்கப்படும்.

200 டன் கருங்காவி மாங்களை முல்லைத்தீவுத் துறையிலிருந்து கொழும்புக்குக் கொண்டிப்போகிறதற்கு.

1. மாங்கள் உருண்டையானவையும் 15 அடி துவக்கம் 25 அடி வரையில் நீளமுள்ளவையும் 1 1/2 அடி துவக்கம் 5 அடி வரையில் சுற்று உள்ளவையும், 4 அந்தர் துவக்கம் 25 அந்தர் வரையிலும் பாரமுள்ளவை.

2. கேள்விக்காரர் டன் ஒன்று என்ன வித மரம் முல்லைத்தீவிலிருந்து கொழும்பில் கொடுக்கக்கூடுமென்று காட்டவேண்டியது.

3. மாங்கள் ஏற்றுமதிக்கு ஆயித்தமாய் இருக்குதென்று அறிவிக்கப்பட்ட எவ்வளவு காலத்துக்குள் மாங்களை ஏற்றுமதிசெய்து முடிக்கக் கூடுமென்றும் கேள்விப்பத்திரத்தில் காட்டவேண்டியது.

4. உதவிக் காட்டு ஏசன்றுத்துரை அவர்களுக்கு கேள்விப்பத்திரத்தை ஏற்றுக்கொள்ள அல்லது தள்ளுகிறதற்கு உரித்துண்டு.

5. இதைப்பற்றிய வேறு விஷயங்கள் விளங்குளத்தில் உதவிக் காட்டு ஏசன்றுத்துரையுடைய கந்தோரில் அறிந்துகொள்ளலாம்.

எச். பி. சி. ஆர்மிட்டேஜ்,
உதவிக் காட்டு ஏசன்றுத்துரை.

உதவிக் காட்டுத்துரை கந்தோர்,
விளங்குளம், 1901 ம் (வ) பங்குனி 14 ன் உ.

NOTICE is hereby given that sealed tenders, marked on the envelopes "Tender to transport Timber," will be received by the Assistant Conservator of Forests, Northern Circle, Vavuniya, up to 12 o'clock noon on Saturday, April 27, 1901, from persons willing to contract for the under-mentioned work :—

To transport 200 tons ebony from Mullaittivu Customs to Colombo.

1. The logs are round and are between 15 and 25 ft. in length and between 1 ft. 6 in. to 5 ft. in girth, and weigh from 4 cwt. to 25 cwt.

2. The tenderer should state at what rate he will transport per ton from Mullaittivu to Colombo.

3. The tenderer should state the time within which he will undertake to complete the work, after he has been informed that the logs are ready for transport.

4. The Assistant Conservator of Forests, Northern Circle, reserves to himself the right, without question, to accept or reject all or any tender.

5. Further information can be obtained from the Assistant Conservator's Office, Vavuniya.

H. P. C. ARMITAGE,
Assistant Conservator of Forests.

Assistant Conservator's Office,
Vavuniya, March 14, 1901.

இதன் கீழ் சொல்லப்படும் மாங்களை ஏற்று மதி செய்கிறதற்கு ஒப்பந்தம் எடுக்கப்பிரிய முள்ளவர்களிடமிருந்து 1901 ம் ஆண்டு சித்திரை 27 ன் திகதி சனிக்கிழமை காலமே 12 மணி வரையில் உதவிக் காட்டு ஏசன்றுத்துரை

NOTICE is hereby given that sealed tenders, marked on the envelopes, "Tender to transport Timber," will be received by the Assistant Conservator of Forests, Northern Circle, Vavuniya, up to 12 o'clock noon on Saturday, April 27, 1901, from persons willing to contract for the under-mentioned work :—

To transport 100 tons ebony from Elephant Pass to Jaffna and thence to Colombo, or both together.

1. The logs are round and are between 15 and 30 ft. in length and between 1 ft. 6 in. to 5 ft. in girth and weigh from 4 cwt. to 25 cwt.

2. The tenderer should state at what rate he will transport per ton from Elephant Pass to Jaffna, and from Jaffna to Colombo, or for both work.

3. The tenderer should state the time within which he will undertake to complete the work, after he has been informed that the logs are ready for transport.

4. The Assistant Conservator of Forests, Northern Circle, reserves to himself the right, without question, to accept or reject all or any tender.

5. Further information can be obtained from the Assistant Conservator's Office, Vavuniya.

H. P. C. ARMITAGE,
Assistant Conservator of Forests.

Assistant Conservator's Office,
Vavuniya, March 14, 1901.

இதன் கீழ் சொல்லப்படும் மாங்களை ஏற்று மதி செய்கிறதற்கு ஒப்பந்தம் எடுக்கப் பிரிய முள்ளவர்களிடமிருந்து 1901 ம் ஆண்டு சித்திரை 27 ன் திகதி சனிக்கிழமை காலமே 12 மணி வரையில் உதவிக் காட்டு ஏசன்றுத்துரை

அவர்களால் விளங்குதலில் முத்திரை வைக்கப்பட்ட கேள்விப்பத்திரங்கள் வாங்கப்படும்.

100 டன் கருங்காவி மரங்களை ஆனையிறவிவிருந்து கடல்மார்க்கமாய் யாழ்ப்பாணத்துக்குக் கொண்டுபோகவும், அங்கிருந்து கொழும்புக்குக் கொண்டுபோகவும் அல்லது இரு வேலைக்கொருமிக்கவும்.

1. மேற்சொல்லப்பட்ட மரங்கள் உருண்டையானவையும் 15 அடி தொடக்கம் 30 அடி வரையில் நீளமுள்ளவையும், 1½ அடி தொடக்கம் 5 அடி வரையிலும் சுற்று உள்ளவையும், 4 அந்தர் தொடக்கம் 25 அந்தர் வரையிலும் பாரமுள்ளவை.

2. கேள்விக்காரர் டன் ஒன்று என்ன வீதமாய் ஆனையிறவிவிருந்து யாழ்ப்பாணத்துக்குக் கொண்டுபோகக் கூடுமென்றும், யாழ்ப்பாணத்திலிருந்து கொழும்புக்கு என்ன வீதமாய்க் கொண்டுபோகக்கூடுமென்றும் அல்லது இரு வேலைக் கொருமிக்கவும் கேட்கலாம்.

3. மரங்கள் ஏற்றுமதிக்கு ஆயித்தமாயிருக்குதென்று அறிவிக்கப்பட்ட எவ்வளவு காலத்துக்குள் மரங்களை ஏற்றுமதிசெய்து முடிக்கக் கூடுமென்றும் கேள்விப்பத்திரத்தில் காட்டவேண்டியது.

4. உதவிக் காட்டு ஏசன்றுத்துரை அவர்களுக்குக் கேள்விப்பத்திரத்தை ஏற்றுக்கொள்ள அல்லது தள்ளுகிறதற்கு உரித்துண்டு.

5. இதைப்பற்றிய வேறு விஷயங்கள் விளங்குதலில் உதவிக் காட்டு ஏசன்றுத்துரையுடைய கந்தோரில் அறிந்துகொள்ளலாம்.

எச். பி. சி. ஆர்மிட்டேஜ்,
உதவிக் காட்டு ஏசன்றுத்துரை.

உதவிக் காட்டுத்துரை கந்தோர்,
விளங்குளம், 1901 ம் வரு பங்குனி 14 க் உ.

WHEREAS foot-and-mouth disease has broken out in Wellawaya korale of Wellawaya division in the Province of Uva, it is hereby declared that the said korale of Wellawaya, bounded as follows, is an infected area in terms of the 3rd clause of Ordinance No. 9 of 1891.

This declaration is to take effect from this date.

Boundaries of Wellawaya Korale.

North.—Bulat kandure-aar and Ambadande-aar.

South.—Kiwule-aar.

East.—Petiyanne-aar.

West.—Bibile-aar and Porodemuwala.

Badulla Kachcheri,
March 26, 1901.

C. D. VIGORS,
Government Agent.

NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.


Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Lands to be Crown Property.

In the matter of the land commonly called or known as Bambarakaduwegodaliyaddehena, Handunpodiyehena, Tittalahena, Widahahena, Hediwattahena, Ittagalahena, Kirimetiadolahena, Yatigalahena, Hunugodawilahena, Alupotahena, and Naranpoladeniyahena, situate in the village of Dampahala in the Morowak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the Ordinance No. 1 of 1897 as amended by Ordinance No. 1 of 1899 it was duly notified on the Sixteenth day of June, One thousand Eight hundred and Ninety-nine, that if no claims to the land commonly called or known as Bambarakaduwegodaliyaddehena, Handunpodiyehena, Tittalahena, Widahahena, Hediwattahena, Ittagalahena, Kirimetiadolahena, Yatigalahena, Hunugodawilahena, Alupotahena, and Naranpoladeniyahena, situate in the village of Dampahala in the Morowak korale of the Matara District, in the Southern Province, containing in extent 229 acres 3 roods, and shown as lot 71 in sheet O ¹⁵ 5, 6, 13, 14, and since sub-divided into three lots, viz. —lots 71a, 71a½, and 71a¾, as described in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897 within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown:

And whereas Abeyawikrama Liyanage Don Davit and Alutge Dingi Appuhami, both of Dampahala, Doa Andiris Senerat Yapa of Urubokka and Arampattige Saron Apuhami of Beralapanatara, made claim thereto;

and whereas the said claimants have withdrawn their claims to lots 71a $\frac{1}{2}$ and 71a $\frac{3}{4}$, I, John Penry Lewis, Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897, under and by virtue of the powers



Scale of 16 Chains to an Inch.

Lot.	Name of Land.	Extent. A. R. P.
71a	Godaliyaddahena, Karayalwilahena, Narampolahena, Nugadandahena, Handunpodiyahena, Tittalahena, Widahahena, Hediwattahena, Alutpottahena, Karandakettiyahena, Ittagalahena, Kirimettiyadolahena	... 138 1 15
71a $\frac{1}{2}$	Do.	... 56 0 0
71a $\frac{3}{4}$	Do.	... 24 2 5
		218 3 30

Lots excluded.

Lot.	Name of Land.	Extent. A. R. P.
72a	Hunugodawela	... 2 2 7
73a	Hunugodawatta	... 2 1 4
74a	Handunpodiyadeniya	... 0 2 3
		5 1 14

Surveyor-General's Office,
Colombo, September 17, 1900.

Sheet O $\frac{15}{5, 6, 13, 14}$

S. J. C. MORE,
for Surveyor-General.

Description of Boundaries of the Block comprising Lots Nos. 71a, 71a $\frac{1}{2}$, and 71a $\frac{3}{4}$.

Lot.	Name of Land.	Lot.	Name of Land.
1	—	13	Wattawalahena
2	Karayalwiladeniya	14	Walawuwattugoda
3	Do.	15	Wewahena
4	Radagegodawatta	16	Karayalweladola
5	Mahawelyaya	17	Bambarakaduyayewela
6	Alutgegodawatta	18	Megodahena
7	Gallenamulle Egodawatta	19	Pallegangodawatta
8	Footpath	20	Pallegangodadeniya
9	—	21	Wilayayewattugoda
10	Dambiliyahena	22	Wilayayewela
11	Road from Bengamuwa to Urubokka	23	Masheragoddayayehena
12	—		

vested in me in that behalf by section 4 of the said Ordinance No. 1 of 1899, do hereby on this 23rd day of October, 1900, order and declare under section 4, sub-section (1), of the said Ordinances, that the said lots

71a $\frac{1}{2}$ and 71a $\frac{2}{2}$ in sheets O $\frac{15}{5, 6, 13, 14}$, as described in the annexed certified tracing therefrom, situate in the village of Dampahala in the Morowak korale of the Matara District, in the Southern Province, containing in extent 80 acres 2 roods and 5 perches, and more fully described hereinunder, are the property of the Crown.

Matara, October 23, 1900.

J. P. LEWIS,
Special Officer.

Description of Lots referred to.


Lot 71a $\frac{1}{2}$ in sheet O $\frac{15}{5, 6, 13, 14}$, situate in the village of Dampahala, containing in extent 56 acres, and bounded as follows: on the north by Kanamiyagaladena claimed by Diyapotage Janis and others, Olagam-polahena claimed by ditto, Karayalwiladeniya claimed by Diyapotage Lewishami and others, Karayalwiladeniya belonging to Crown; on the east by Kalagegodawatta belonging to S. R. Rodda and others; on the south by Mahawelyaya belonging to Alutge Dines Appuhami and others, lot 71a, Hunugodawela belonging to Egodahevage Jayanhami and others; on the west by Masheragodayahena belonging to Crown.

Lot 71a $\frac{2}{2}$ in sheet O $\frac{15}{5, 6, 13, 14}$, situate in the village of Dampahala, containing in extent 24 acres 2 roods and 5 perches, and bounded as follows: on the north by Boraluwelindahena belonging to Crown and Dambiliyahena belonging to Crown; on the east by the minor road from Bengamuwa to Urubokka and Gorakagahahena claimed by W. Davit and others; on the south by the footpath from Urubokka to Dampahala; on the west by the footpath from Urubokka to Dampahala.

Proceedings under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of the lands commonly called or known as Bambarakaduwegodaliyaddehena, Handunpodiya-hena, Tittalahena, Widahahena, Hediwattahena, Ittegalahena, Kirimetiadolahena, Yatigalahena, Hunugodawilahena, Alupotahena, and Naranpoladeniyahena, situate in the village of Dampahala in the Morowak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," it was duly notified on the Seventeenth day of June, One thousand Eight hundred and Ninety-nine, that if no claim to the lands commonly called or known as Bambarakaduwegodaliyaddehena, Handunpodiya-hena, Tittalahena, Widahahena, Hediwattahena, Ittegalahena, Kirimetiadolahena, Yatigalahena, Hunugodawilahena, Alupotahena, and Naranpoladeniyahena, situate in the village of Dampahala in the Morowak korale of the



Scale of 16 Chains to an Inch.

Situation : Dampahala village in Udugaha pattu of Morowak korale.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
71a	Godaliyaddahena, Karayalwilahena, Narampolahena, Nugadandahena, Handunpodiyahena, Tittalahena, Widahahena, Hediwattahena, Alutpottahena, Karandakettiyahena, Ittagalahena, Kirimettiyadolahena	...	138	1 15
71a $\frac{1}{2}$	Do.	do.	...	56 0 0
71a $\frac{3}{4}$	Do.	do.	...	24 2 5
			218	3 30

Lots excluded.

Situation : Dampahala village in Udugaha puttu of Morowak korale.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
72a	Hunugodawela	...	2	2 7
73a	Hunugodawatta	...	2	1 4
74a	Handunpodiyadeniya	...	0	2 3
			5	1 14

Surveyor-General's Office,
Colombo, September 17, 1900.Sheet O $\frac{15}{5, 6, 13, 14}$ S. J. C. MORE,
for Surveyor-General.*Description of Boundaries of the Block comprising Lots Nos. 71a, 71a $\frac{1}{2}$, and 71a $\frac{3}{4}$.*

Lot.	Name of Land.	Lot.	Name of Land.
1	—	13	Wattawalahena
2	Karayalwiladeniya	14	Walawuwattugoda
3	Do.	15	Wewahena
4	Radagegodawatta	16	Karayalweladola
5	Mahawelyaya	17	Bambarakaduyayewela
6	Alutgegodawatta	18	Megodahena
7	Gallenamulle Egodawatta	19	Pallegangodawatta
8	Footpath	20	Pallegangodadeniya
9	—	21	Wilayayewattugoda
10	Dambiliyahena	22	Wilayayewela
11	Road from Begnamuwa to Urubokka	23	Masheragoddayayehena
12	—		

Matara District, in the Southern Province, containing in extent 229 acres and 3 roods, and shown as lot 71 in sheet O $\frac{15}{5, 6, 13, 14}$, since sub-divided into three lots, viz.:—lots 71a, 71a $\frac{1}{2}$, and 71a $\frac{3}{4}$, as described in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897 within the period of three months from the date specified in such notice, such lands would be deemed the property of the Crown and dealt with on account of the Crown :

And whereas Abeyawikrama Liyavage Don Davit and Alutge Dingi Appuhami, both of Dampahala, Don Andiris Senerat Yapa of Urubokka, Arampatige Saron Appuhami of Beralapanatara, made claim thereto, and I, John Penry Lewis, Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897, made due inquiry into such claim, I do hereby with the consent of His Excellency the Governor, under section 4, subsection (1), of the said Ordinances, admit the claim of the said claimants to lot 71a, as more fully described hereinunder.

Matara, October 23, 1900.

J. P. LEWIS,
Special Officer.*Description of Lots referred to.*

Lot 71a in sheet O $\frac{15}{5, 6, 13, 14}$, situate in the village of Dampahala, containing in extent 138 acres 1 rood and 15 perches, and bounded as follows : on the north by Mahawelyaya belonging to Alutge Dines Appuhami and others, Alutgegodawatta belonging to ditto, Gallenemulle Egodawatta belonging to G. Lokkuwe and others, and the footpath from Urubokka to Dampahala ; on the east by the footpath from Urubokka to Dampahala, Gorakagahenyaya claimed by W. Davit and others, the minor road from Bengamuwa to Urubokka, and Watawalahena ; on the south by the minor road from Bengamuwa to Urubokka, Walawuwattugoda belonging to D. A. M. Gunawardana and others, Wewehena claimed by W. Balappu and others, the Karaiyaldola, Bambarakaduyayewela belonging to D. A. M. Gunawardana and others, Megodahena claimed by S. L. Andiris and others, Pallegangodawatta belonging to Alutge Dingi Appu and others, Pallegangodadeniya belonging to K. Don Andiris and others, Wilayayewattugoda belonging to Don Davit Abeyawikrama and others, Wilayayewela belonging to Dampahala Vihare ; on the west by Masheragoddayayehena belonging to Crown, lot 71a $\frac{1}{2}$, Hunugodawela (lot 72a) to Egoahewage Jayanhami and others.


Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances 1897, 1899, and 1900."

In the matter of the land commonly called or known as PUNCHIHENAYAGAKELE, situate in the village of PUNCHIHENAYAGAMA in the Magam pattu of the Hambantota District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 25th day of June, One thousand Eight hundred and Ninety-seven, that if no claim to the land commonly called or known as PUNCHIHENAYAGAKELE, situate in the village of PUNCHIHENAYAGAMA in the Magam pattu of the Hambantota District, in the Southern Province, containing in extent 1,084 acres, and shown as lot D in the Godakoggalla W. L. O. Survey, was made to the Assistant Government Agent of the District of Hambantota within the period of three months from the date of such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown :

And whereas (1) T. J. K. Mutaliph, (2) Rahaman Dole, (3) B. S. Mutaliph, (4) Nurdeen Bahaman, (5) Don Andris Rajapaksa, (6) Don Johannes Abeyawikkrama, (7) Hendrick Edirimanna Mohotti made claim thereto, and I, John Penry Lewis, Special Officer appointed under section 28 of Ordinance No 1 of 1897, made due inquiry into such claim ; and whereas I and the said claimants have, with the consent of His Excellency the Governor, come to an agreement in writing concerning the said land, under section 4, sub-section (1), of the said Ordinances :

It is hereby declared, in pursuance of the agreement afore-mentioned, that the said claimants do hereby withdraw all claim to the land sold by Crown to Mr. Shand appearing in title plan No. 48,700, and that their



Lot D called PUNCHIHENAYAGAKELE, in extent 1,084A. 0R. 0P., situated in the Magam pattu of the Hambantota District.

Surveyor-General's Office,
Colombo, October 10, 1900.

S. J. C. MORE,
for Surveyor-General.

claim to the land called PUNCHIHENAYAGAKELE, situate in the village of PUNCHIHENAYAGAMA in the Magam pattu of the Matara District, in the Southern Province, containing in extent 1,084 acres as described in the annexed plan, and bounded as follows : on the north by Godakoggalkele, on the east by the land sold to Mr. Shand (T. P. 48,700), on the south by PUNCHIHENAYAGAMA village and the Walawe-ganga, on the west by Ridiyagamabedda—is hereby admitted.

Matara, December 4, 1900.

J. P. LEWIS,
Special Officer.


Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"

In the matter of the land commonly called or known as Galgatgodahena, situate in the village of Kotawila in the Weligam korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the Twenty-sixth day of January, One thousand and Nine hundred, that if no claim to the land commonly called or known as Galgatgodahena, situate in the village of Kotawila in the Weligam korale of the Matara District, in the Southern Province, containing in extent 7 acres 2 roods and 37 perches, and shown as lot 13,459 in preliminary plan No. 4,752, was made to the Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897 within the period of three months from the date specified in such notice, such lands would be deemed the property of the Crown and dealt with on account of the Crown :

And whereas Wirasin Vidanapedige Dingisiyana of Kotawila made claim thereto, and I, John Penry Lewis, Special Officer appointed under section 28 of Ordinance No 1 of 1897, made due inquiry into such claim ; and whereas I and the said claimant have, with the consent of His Excellency the Governor, come to an agreement in writing concerning the said land, under section 4, sub-section (1), of the said Ordinance :

And whereas it was ordered, in pursuance of the agreement afore-mentioned, that the said Wirasinpedige Dingisiyana do pay to the Assistant Government Agent at Matara a sum of Rupees eighty only, (Rs. 80); and whereas the said claimant has duly paid this amount as agreed, the said claimant is hereby declared to be



Lot 13,459 called Galgatgodahena, in extent 7A. 2R. 37P., situated in Kotawila village in Weligam korale.

Surveyor-General's Office,
Colombo, September 7, 1899.

S. J. C. MORE,
for Surveyor-General.

the purchaser of the said land, commonly called or known as Galgatgodahena, situate in the village of Kotawila in the Matara-Weligam korale, in the Southern Province, containing in extent 7 acres 2 roods and 37 perches, shown as lot 13,459 on preliminary plan No. 4,752 and in the annexed certified tracing therefrom ; and bounded on the north by a portion of Galgatgodahena (lot 13,457) belonging to Crown, another portion of Galgatgodahena (lot 13,458) belonging to Crown ; on the east by Pedigodawatta (lot $\frac{1,101}{O 477}$) planted by Edirappuliradage Simandrisa belonging to Crown, Hindeniya (lot $\frac{1,101}{D 477}$) belonging to Ruwanpatirana Don David and others ; on the south by Telambagewattagodahena (title plan 159,759) belonging to Don Nicholas Wiratunga, Vidane Arachchi of Madiha, Tisaragedeniyagoda (title plan 154,118) belonging to Don Nicholas Wiratunga ; on the west by Tisaragedeniyagodahena (title plan 159,753) belonging to Don Nicholas Wiratunga.


Matara, March 8, 1901.

J. P. LEWIS,
Special Officer.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of lands commonly called and known as Welikanda, Welikanda or part of Kattikanda, Hakurugahapitiya, Kiripolakumburepillewa, Hakurugahapitiya, Boyagodahenyaya, and Kalagolla, situate in the village of Gewilipitiya in the Paranakuru korale, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above-named lands, and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Bertram Hill, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this Twenty-fourth day of January, 1901, order and declare that the said lands, commonly called and known as Welikanda, Welikanda or part of Kattikanda, Hakurugahapitiya, Kiripolakumburapillewa, Hakurugahapitiya, Boyagodahenyaya, and Kalagolla, situate in the village of Gewilipitiya in the Paranakuru korale, in the Province of Sabaragamuwa, and shown as lots 1,282, 1,283, 1,284, 1,286, 1,287, 1,288, 1,289, 1,290, 1,291,



Situation : Gewelipitiya village in Tumpalata pattuwa of Paranakuru korale.

Preliminary plan 501.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
1282	Welikanda	54	2	35
1283	Do.	0	2	0
1284	Welikanda or part of Kattikanda	0	0	13
1285	Welikanda	2	0	22
1286	Do.	1	0	6
1287	Do.	0	1	7
1288	Do.	37	3	14
1289	Do.	9	1	12
1290	Do.	11	0	39
1291	Hakurugahapitiya	0	1	18
G 65	Kiripolakumburapillewa	0	0	18
H 65	Hakurugahapitiya	0	2	27
Preliminary plan 681.				
O 86	Talahentennahena	8	2	12
Preliminary plan 421.				
1078	Boyagodahenyaya	46	1	3
1079	Do.	1	2	34
1080	Do.	0	0	23
1081	Do.	0	2	19
1082	Kalagolla	14	1	14
1083	Do.	0	1	19
1084	Do.	0	1	27
1085	Do.	0	2	13

Surveyor-General's Office,
Colombo, August 28, 1899.

S. J. C. MORE,
for Surveyor-General.

G 65, H 65 on preliminary plan No. 501, and lots 1,078, 1,079, 1,080, 1,081, 1,082, 1,083, 1,084, 1,085 in preliminary plan No. 421 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent about 182 acres 3 roods 3 perches, and bounded as follows :—

1. Welikanda, Welikanda or part of Kattikanda ($\frac{P. P. 501}{1,282, 1,283, 1,284}$): on the north by Welikanda claimed by Ratwatte Basnayaka Nilame, and Kiripolahena claimed by Kiridurayalage Sarana, and the village boundary of Katugaha village; on the east by Paragahawalapillewa claimed by Puchi Vedalage Rankira and another, Paragahawalapillewa and pillewa claimed by Udaratarallage Ukku Banda, Siyambalagahamulanatta claimed by Atapatturallage Puchirala, Paragahawala claimed by Helapitapiyannalage Pincha, Medawatta claimed by Helapitapiyannalage Kauwa and another, Hapugahamuladeniya and Ihalawatta claimed by Helapitaviyannalage Kiri Bindu and another, Egodawatta and Marawamuladeniya claimed by Kelewahumpurayalage Pincha, Ketiganallewatta claimed by Helapitaviyannalage Kiri Bindu, Ketiganalldeniyā claimed by Atapatturallage Puchirala and another, lot 3,725 on preliminary plan 4,991 called Delguhawaladeniya claimed by Atapatturallage Ukkurala; on the south by Amanehena ($\frac{P. P. 4,991}{3,724}$) claimed by the heirs of Wattagama Ratemahatmaya, a stream, Illipitiya claimed by Vidanelayegedara Wadurala and the village boundary of Bulugamma village; on the west by Attikkagahamulahena claimed by the Crown, Buduge-mulawatta claimed by Vidanalage Hami, Budugegawawatta claimed by Wahalkada Arachchilage Appuhami, Wellehena claimed by Kottunne Viyannalage Bilinda, Welihiriya claimed by Ihalagedara Viyannalage Handuwa and Welihiriya claimed by Ratwatte Basnayaka Nilame.

2. Welikanda ($\frac{P. P. 501}{1,285}$): on the north by Illipitiya claimed by Vidanelayegedara Wadurala, a Mala-ela, and the village boundary of Bulugamma; on the east by Amuhena ($\frac{P. P. 4,991}{3,724}$) claimed by the heirs of Wattagama Ratemahatmaya; on the south by Bulugahamulahena-ela and Bulugahamulahena claimed by Wahalkada Arachchilage Kiri Banda; on the west by Narangahamulahena claimed by Wahalkada Arachchilage Kiri Banda and another and the village boundary of Bulugamma village.

3. Welikanda, Hakurugahapitiya, Kiripolakumburapillewa, Hakurugahapitiya ($\frac{P. P. 501}{1,286, 1,287, 1,288}$, $\frac{P. P. 501}{1,289, 1,290, 1,291, G 65, H 65}$), Boyagodahenyaya ($\frac{421}{1,078, 1,079, 1,080, 1,081}$): on the north by Bulugahamulahena claimed by Wahalkada Arachchilage Kiri Banda, Bulugahamulahena-ela, Amuhena ($\frac{P. P. 4,991}{3,724}$) claimed by the heirs of Wattagama Ratemahatmaya, and a portion of the village boundary of Bulugamma village; on the east by Udahakotuwa claimed by Atapatturallage Puchirala and another, Kahatakogahamulahena claimed by the Crown, Mudunehena and Galapitagalahena claimed by Atapatturallage Puchirala, Mala-ela Asweddumahena claimed by Walisundara Mudiyanse, Kiripolakotuwa, Kiripolakumbura, and Hakurugahapitiyawatta claimed by Pahalagamagedara Jotihami and another, land described on title plan 55,958 called Hakurugahapitiyawatta claimed by Puchi Vedalage Rankira, land described on title plan 55,959 called Hakurugahapitiyawatta claimed by Ihalagamagedara Siyatu and another, land described on title plan 135,184 called Hakurugahapitiyawatta claimed by Puchi Vedalage Kira, land described on title

plan 181,497 called Peellamulahena claimed by Segu Ahamadu Udayar, late Town Arachchi, Anguruwella-ela and Anguruwella claimed by Mina Kasi Lebbe and others, Totanawela claimed by Segu Madar Udayar, Totanawelakamata claimed by Atapatturallage Punchirala; on the south by Boyagoda claimed by Vedalage Somaliya, Boyagodahena claimed by Segu Madar Udayar, Padawahakumbura claimed by Walisundara Mudiyanse and others, a path, Palkumburewatta claimed by Casi Lebbe Segu Lebbe, Palkumburehena claimed by Gewilipitiya Achchimutta, Palkumburehena claimed by Ilandaridewayalage Kaluwa; on the west by a stream, Boyagodahena claimed by Galladdalage Tikiri Appu, Boyagodahena claimed by Meragalpedige Kiri Baiya, Boyagodahena claimed by Rajapassapedige Ranhotiya, Wellahena claimed by Galladdalage Tikiri Appu, Palagala rock claimed by the Crown, Bokkawaladeniya claimed by Vidanelage Punchirala, a Mala-ela, lot 181 on preliminary plan 99 called Tapalahena claimed by Vidanelage Appuhami and another, and Hapugahapatanegala claimed by the Crown.

P. P. 421

4. Kalagolla ($\frac{1,082, 1,083, 1,084, 1,085}{}$): on the north by a portion of Anguruwella, Kurupputenna-watta claimed by Meena Kasi Lebbe and others; on the east by Kohagollewatta claimed by Sinna Lebbe Kadar Saibo and others, Kalagollewatta claimed by Wappu Lebbe Marikkar Ahamadu Lebbe Marikkar, Kobagollewatta claimed by Helessage Charles Caldera; on the south by a path; on the west by Dodawahakumbura claimed by Walisundara Mudiyanse and others, a portion of Anguruwella-ela, Totanawelakamata claimed by Atapatturallage Punchirala, Totanawela claimed by Segu Madar Udayar, and a portion of Anguruwella claimed by Mina Casi Lebbe and others—are the property of the Crown.

Kegalla Kachcheri,
January 24, 1901.

BERTRAM HILL,
Assistant Government Agent.

Proceedings under Section 4 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of the lands commonly called or known as Siyambalawahenyaya and Kiridenalanda, situate in the village of Ilwana in the Paranakuru korale of the Kegalla District, in the Province of Sabaragamuwa.

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly declared and notified on the Ninth day of February, One thousand Nine hundred, that if no claim to the lands commonly called or known as Siyambalawahenyaya and Kiridenalanda, situate in the village of Ilwana in the Kegalla District, in the Province of Sabaragamuwa, containing in extent 36 acres 2 roods and 25 perches, and shown as lots O 68, O 68 $\frac{1}{2}$, P 68, P 68 $\frac{1}{2}$, and Q 68 in preliminary plan No. 539, was made to the Assistant Government Agent of the District of Kegalla, in the Province of Sabaragamuwa, within the period of three months from the date specified in such declaration and notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown:

And whereas (1) Ihalawalawwe Dingiri Banda of Ilwana, (2) Mahawalawwe Abekon Mudiyanse Medduma Banda of Aturupana, (3) Pahawalawwe Tikiri Banda of Ilwana, (4) Gamarallage Mudalihami Vedarala of Aturupana, (5) Galabodarallage Ukku Banda on behalf of Galabodarallage Bandoo of Aturupana, (6) Pahawalawwe Puchi Banda of Ilwana, (7) Mahawalawwe Tikiri Banda of Ilwana, (8) W. R. Tikiri Banda, Korala of Mawata pattu, made claim thereto, and I, Bertram Hill, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, made due inquiry into such claim; and whereas I and the said claimants have, with the consent of His Excellency the Governor, come to an agreement in writing concerning the said lands, under section 4, sub-section (1), of the said Ordinances:

It is hereby ordered, in pursuance of the agreement afore-mentioned, that the said Ihalawalawwe Dingiri Banda of Ilwana, Mahawalawwe Abekon Mudiyanse Medduma Banda of Aturupana, Pahawalawwe Tikiri Banda of Ilwana, Gamarallage Mudalihami Vedarala of Aturupana, Galabodarallage Ukku Banda on behalf of Galabodarallage Bandoo of Aturupana, Pahawalawwe Puchi Banda of Ilwana, Mahawalawwe Tikiri Banda of Ilwana, W. R. Tikiri Banda, Korala of Mawata pattu, the claimants, shall be declared to be the owners of lots O 68, P 68, Q 68 of the said lands called Siyambalawahenyaya and Kiridenalanda, situate in the village of Ilwana in Paranakuru korale in the Kegalla District, in the Province of Sabaragamuwa, containing in extent 36 acres 1 rood 20 perches, as described in the annexed plan, and bounded as follows:—

1. Siyambalawahenyaya (P. P. $\frac{539}{O 68}$): on the north by Ritigahamulabenawatta claimed by Ihalawalawwe Dingiri Banda and others; on the east and south by Kandahenamukalana and Kandahenamukaladeniya, lots 1,428, 1,429, 1,429 $\frac{1}{2}$, and 1,430 on preliminary plan 539 claimed by the Crown; on the west by Siyambalawahenyaya (P. P. $\frac{539}{O 68\frac{1}{2}}$) claimed by the Crown, a path, a stream, Garindakumbura claimed by H. Dingiri Banda, a path, Kirindagewatta claimed by Radage Kirimutu, Siyambalakumbura claimed by Ranhami and others, Siyambalawatta and Walawwewatra claimed by K. Tikiri Banda.

2. Kiridenalanda (P. P. $\frac{539}{P 68, Q 68}$): on the north and east by Kiridenalanda (P. P. $\frac{539}{P 68\frac{1}{2}}$) claimed by Crown, Arakbodakumbura and Yatiyanwelakumbura claimed by J. Dingiri Appu, Dewatakumbura claimed

by A. Mudalihami, Urukotukumbura claimed by the Vihare ; on the south and west by Kiridenalandamukalana (P. P. $\frac{539}{1,431}$) claimed by Crown, the village boundary of Kurumbapitiya village, Pannalawatta claimed by A. Uranihami, Pannalakumbura claimed by Mudalihami and others, and Yakdehigewatta claimed by Punchi Banda, and the village boundary of Eragama village.

It is further ordered that the claim of the said claimants to lots O 68 $\frac{1}{2}$ and P 68 $\frac{1}{2}$, containing in extent 1 rood 15 perches, be rejected, and that the said lots bounded as follows :—

(1) Siyambalawahenyaya (P. P. $\frac{539}{O\ 68\frac{1}{2}}$) : on the north and east by Siyambalawahenyaya (P. P. $\frac{539}{O\ 68\frac{1}{2}}$) claimed by Ihalawalawwe Dingiri Banda and others ; on the south by a portion of lots 1,428, 1,429, 1,429 $\frac{1}{2}$, and 1,430 on preliminary plan 539 called Kandahenamukalana, Kandahenamukalanadeniya, and Ihalapaldeniya claimed by K. Dingiri ; on the west by Nagahamulakumbura claimed by H. Punchi Menika and Pillewa claimed by Punchi Banda.

(2) Kiridenalanda (P. P. $\frac{539}{P\ 68\frac{1}{2}}$) : on the north by Bodalanhenyaya claimed by Gamage Kirihami Vedarala and others and the village boundary of Eragama village ; on the east by Udamurekumbura claimed by H. Dingiri Banda and others, Warakakumbura claimed by P. Tikiri Banda and others, and Arakbodakumbura claimed by J. Dingiri Appu ; on the south and west by Kiridenalanda (P. P. $\frac{539}{P\ 68}$) claimed by Ihalawalawwe Dingiri Banda and others—be declared to be the property of the Crown.

Kegalla Kachcheri,
December 30, 1900.

BERTRAM HILL,
Assistant Government Agent.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of lands commonly called and known as Kandahenamukalana, Kandahenamukalanadeniya, and Kiridenalandamukalana, situate in the village of Ilwana in the Paranakuru korale, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above-named lands, and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Bertram Hill, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this Fifteenth day of August, 1900, order and declare that the said lands, commonly called and known as Kandahenamukalana, Kandahenamukalanadeniya, and Kiridenalandamukalana, situate in the village of Ilwana in the Paranakuru korale, in the Province of Sabaragamuwa, and shown as lots 1,428, 1,429, 1,429 $\frac{1}{2}$, 1,430, and 1,431 in preliminary plan No. 539 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent 136 acres 0 roods 35 perches, and bounded as follows :—


1. Kandahenamukalana, Kandahenamukalanadeniya, lots 1,428, 1,429, 1,429 $\frac{1}{2}$, and 1,430 on preliminary plan No. 539 : on the north by Dandenyahenyaya claimed by Gamage Kirihami Vedarala and others Kirigala or Mahaliyanhenamukalana (P. P. $\frac{539}{1,401}$) claimed by the Crown, and the village boundary of Eragama village ; on the east by Kotapillemulakalana (P. P. $\frac{539}{1,406}$) claimed by the Crown, Udawatta claimed by Ranhami, Hapugahamulahenawatta claimed by Ranhami, Hiuahenyaya claimed by Punchirala Mohottala and others, Hinahenamukalana (P. P. $\frac{539}{1,412}$) claimed by the Crown, Walapitiyahenyaya claimed by Achchillage Appu and others, and the village boundary of Parambe village ; on the south by Wadanapabayahenyaya (P. P. $\frac{539}{1,418}$) claimed by the Crown, a Mala-ela, and Gonnagalamukalana (P. P. $\frac{539}{1,425}$) claimed by the Crown, and the village boundary of Kurumbapitiya village ; on the west by Paldeniyawatta claimed by R. Dingira, Ihalapaldeniya claimed by K. Dingiri, Siyambalawahenyaya (P. P. $\frac{539}{O\ 68\frac{1}{2}}$) claimed by the Crown, Siyambalawahenyaya (P. P. $\frac{539}{O\ 68}$) claimed by Ihalawalawwe Dingiri Banda and others, Ritagahamulahenawatta claimed by Ihalawalawwe Dingiri Banda and others, Panwatta and Walawwewatta claimed by Tikiri Banda, Madakumbura claimed by M. Punchirala and others, a path, and the village boundary of Eragama village.

2. Kiridenalandamukalana (P. P. $\frac{539}{1,431}$) : on the north by Kiridenalanda (P. P. $\frac{539}{P\ 68}$) claimed by Ihalawalawwe Dingiri Banda and others ; on the east by Pillewa claimed by Punchi Banda, Nagahamulakumbura claimed by H. Punchi Menika, Ihalapaldeniya claimed by K. Dingiri, Paldeniyawatta claimed by R. Dingira ; on the south and west by lot 230 on preliminary plan 142 and the village boundary of Kurumbapitiya village—are the property of the Crown.

Kegalla Kachcheri,
August 15, 1900.

BERTRAM HILL,
Assistant Government Agent.

[For Tracing see page 512]



Situation : Ilwana village in Kandua pattuwa of Parānakuru korale.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
O 68	Siyambalawahenyaya	21	3	0
O 68½	Do.	0	0	13
P 68	Kiridenalanda	13	3	8
P 68½	Do.	0	0	32
Q 68	Do.	0	3	12
1428	Kandahenamukalana	127	0	0
1429	Do.	0	1	9
1429½	Do.	0	0	12
1430	Kandahenamukalanadeniya	0	1	37
1 31	Kiridenalandamukalana	8	1	17

Surveyor-General's Office,
Colombo, August 28, 1899.


S. J. C. MORE,
for Surveyor-General.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of lands commonly called and known as Kurukeppitiyemukulana, Kurukeppitiyemukulanaahena, and Galkandamukulana, situate in the village of Pitawela in the Beligal korale, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above-named lands, and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Bertram Hill, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this Fifth day of March, 1901, order and declare that the said lands, commonly called and known as Kurukeppitiyemukulana, Kurukeppitiyemukulanaahena, and Galkandamukulana, situate in the village of Pitawela in the Beligal korale, in the Province of Sabaragamuwa, and shown as lots 1,193 and 1,194 in preliminary plan 469 and lot 7,523 in preliminary plan No. 5,905 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent about 102 acres 2 roods 2 perches, and bounded as follows:—

1. Kurukeppitiyemukulana, Kurukeppitiyemukulanaahena ($\frac{469}{1,193 \ 1,194}$): on the north by an ela; on the east by a portion of an ela, Dodangahawelakumbura claimed by A. Siyatuhami and others, Maliyakumburapillewa claimed by Atukorallage Siyatuhami; on the south by a stream and Kappitukurawatta claimed



Scale of 4 Chains to an Inch.
Situation: Pitawela village in Gandolaha pattuwa of Beligal korale.


Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
1193	Kurukeppitiyemukulana	8	0	32
1194	Kurukeppitiyemukulanaahena	2	2	38

Surveyor-General's Office,
Colombo, April 9, 1900.

S. J. C. MORR,
for Surveyor-General.

by J. Punchirala and A. Siyatuhami; on the west by Kappitukurawatta claimed by Jasuri Achchillage Mudiyanse, Kanganigewatta claimed by the heirs of Wattegama Ratemahatmaya.

2. Galkandamukalana ($\frac{P. P. 5,905}{7,523}$): on the north by Maha-oya and the Province boundary of North-Western Province; on the east by Galpolawalamukalana claimed by the Crown, land described on title plan 143,249 called Halawal-amdeniyapurana claimed by J. Punchirala, and a footpath; on the south by land described on title plan 157,365 called Udahinkandapurana claimed by C. P. Gunawardana and J. M.



Scale of 16 Chains to an Inch.

Lot 7,523 called Galkandamukalana, in extent 91A. 2R. 12P., situated in Pitawela village in Gandolaha pattuwa of Beligal korale.

Surveyor-General's Office,
Colombo, April 9, 1900.

S. J. C. MORE,
for Surveyor-General.

Gunawardana, Henkiridiyakumbura claimed by Mudiyanse, and Siambalakumbura claimed by Appuhami; on the west by land described on title plan 81,685 called Muttettuwamukalana claimed by P. P. Samarasingha Mudaliyar, Nidanwalahena ($\frac{P. P. 2,476}{9,600}$) claimed by the Crown, Maha-oya, and the North-Western Province boundary—are the property of the Crown.


Kegalla, March 5, 1901.

BERTRAM HILL,
Assistant Government Agent.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of land commonly called and known as Walagaldolabadahena, situate in the village of Nugadanda in the Meda pattuwa of the Kuruwiti korale, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above-named land, and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Evan Maberly Durand Byrde, Government Agent of the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this Fifth day of March, 1901, order and declare that the said land, commonly called and known as Walagaldolabadahena, situate in



Lot 1 called Walagaldolabadahena, in extent 5A. 3R. 9P., situated in Nugadanda village in the Meda pattuwa of Kuruwiti korale.

Surveyor-General's Office,
Colombo, September 28, 1900.

S. J. C. MORE,
for Surveyor-General.

the village of Nugadanda in the Meda pattuwa of the Kuruwiti korale, in the Province of Sabaragamuwa, and shown as lot No. 1 in preliminary plan No. 728 of land situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent 5 acres 3 roods 9 perches, and bounded as follows: on the north by Crown land called Wallagallehena, on the east by Walagal-ela, on the south by Dehigahahena claimed by V. Kiripuncha and others and a dola, and on the west by Walagaldolaihalahena claimed by U. Kiripuncha and others—is the property of the Crown.

Ratnapura Kachcheri,
March 5, 1901.

EVAN M. BYRDE,
Government Agent.